



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2025

33 - ගිණුම්කරණය

ලකුණු දීමේ පටිපාටිය

මෙය උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කෙරිණි.
ප්‍රධාන/ සහකාර පරීක්ෂක රැස්වීමේ දී ඉදිරිපත්වන අදහස් අනුව මෙහි වෙනස්කම් කරනු ලැබේ.

අවසන් සංශෝධන ඇතුළත් කළ යුතුව ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2025

33 - ගිණුම්කරණය

ලකුණු බෙදීයාම

I පත්‍රය	:	04 x 50	=	200
II පත්‍රය	:		=	<u>200</u>
එකතුව				<u>400</u>

මුළු ලකුණු = 400 ÷ 4
 = 100



උත්තරපත්‍ර ලකුණු කිරීමේ පොදු සිල්පිය ක්‍රම

උත්තරපත්‍ර ලකුණු කිරීමේ හා ලකුණු ලැයිස්තුවල ලකුණු සටහන් කිරීමේ සම්මත ක්‍රමය අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුවේ. ඒ සඳහා පහත පරිදි කටයුතු කරන්න.

1. උත්තරපත්‍ර ලකුණු කිරීමට රතුපාට බෝල් පොයින්ට් පෑනක් පාවිච්චි කරන්න.
2. සෑම උත්තරපත්‍රයකම මුල් පිටුවේ සහකාර පරීක්ෂක සංකේත අංකය සටහන් කරන්න. ඉලක්කම් ලිවීමේදී පැහැදිලි ඉලක්කමෙන් ලියන්න.
3. ඉලක්කම් ලිවීමේදී වැරදුණු අවස්ථාවක් වේ නම් එය පැහැදිලිව තනි ඉරකින් කපා හැර නැවත ලියා කෙටි අත්සන යොදන්න.
4. එක් එක් ප්‍රශ්නයේ අනු කොටස්වල පිළිතුරු සඳහා හිමි ලකුණු ඒ ඒ කොටස අවසානයේ Δ ක් තුළ ලියා දක්වන්න. අවසාන ලකුණු ප්‍රශ්න අංකයක් සමඟ \square ක් තුළ, භාග සංඛ්‍යාවක් ලෙස ඇතුළත් කරන්න. ලකුණු සටහන් කිරීම සඳහා පරීක්ෂකවරයාගේ ප්‍රයෝජනය සඳහා ඇති තීරුව භාවිත කරන්න.

උදාහරණ : ප්‍රශ්න අංක 03

(i)	✓	$\frac{4}{5}$
(ii)	✓	$\frac{3}{5}$
(iii)	✓	$\frac{3}{5}$

03 (i) $\frac{4}{5}$ + (ii) $\frac{3}{5}$ + (iii) $\frac{3}{5}$ = $\frac{10}{15}$

බහුවරණ උත්තරපත්‍ර : (කවුළු පත්‍රය)

1. අ.පො.ස. (උ.පෙළ) හා තොරතුරු තාක්ෂණ විභාගය සඳහා කවුළු පත්‍ර දෙපාර්තමේන්තුව මගින් සකසනු ලැබේ. නිවැරදි වරණ කපා ඉවත් කළ සහතික කරන ලද කවුළුපතක් ඔබ වෙත සපයනු ලැබේ. සහතික කළ කවුළු පත්‍රයක් භාවිත කිරීම පරීක්ෂකගේ වගකීම වේ.
2. අනතුරුව උත්තරපත්‍ර හොඳින් පරීක්ෂා කර බලන්න. කිසියම් ප්‍රශ්නයකට එක් පිළිතුරකට වඩා ලකුණු කර ඇත්නම් හෝ එකම පිළිතුරක්වත් ලකුණු කර නැත්නම් හෝ වරණ කැපී යන පරිදි ඉරක් අඳින්න. ඇතැම් විට අයදුම්කරුවන් විසින් මුලින් ලකුණු කර ඇති පිළිතුරක් මකා වෙනත් පිළිතුරක් ලකුණු කර තිබෙන්නට පුළුවන. එසේ මකන ලද අවස්ථාවකදී පැහැදිලිව මකා නොමැති නම් මකන ලද වරණය මත ද ඉරක් අඳින්න.



3. කවුළු පත්‍රය උත්තරපත්‍රය මත නිවැරදිව තබන්න. නිවැරදි පිළිතුර ✓ ලකුණකින් ද, වැරදි පිළිතුර 0 ලකුණකින් ද වරණ මත ලකුණු කරන්න. නිවැරදි පිළිතුරු සංඛ්‍යාව ඒ ඒ වරණ තීරයට පහළින් ලියා දක්වන්න. අනතුරුව එම සංඛ්‍යා එකතු කර මුළු නිවැරදි පිළිතුරු සංඛ්‍යාව අදාළ කොටුව තුළ ලියන්න.

ව්‍යුහගත රචනා හා රචනා උත්තරපත්‍ර :

1. අයදුම්කරුවන් විසින් උත්තරපත්‍රයේ හිස්ව තබා ඇති පිටු හරහා රේඛාවක් ඇඳ කපා හරින්න. වැරදි හෝ නුසුදුසු පිළිතුරු යටින් ඉරි අඳින්න. ලකුණු දිය හැකි ස්ථානවල හරි ලකුණු යෙදීමෙන් එය පෙන්වන්න.
2. ලකුණු සටහන් කිරීමේදී ඕවරලන්ඩ් කඩදාසියේ දකුණු පස තීරය යොදා ගත යුතු වේ.
3. සෑම ප්‍රශ්නයකටම දෙන මුළු ලකුණු උත්තරපත්‍රයේ මුල් පිටුවේ ඇති අදාළ කොටුව තුළ ප්‍රශ්න අංකය ඉදිරියෙන් අංක දෙකකින් ලියා දක්වන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් අනුව ප්‍රශ්න තෝරා ගැනීම කළ යුතුවේ. සියලු ම උත්තර ලකුණු කර ලකුණු මුල් පිටුවේ සටහන් කරන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස්වලට පටහැනිව වැඩි ප්‍රශ්න ගණනකට පිළිතුරු ලියා ඇත්නම් අඩු ලකුණු සහිත පිළිතුරු කපා ඉවත් කරන්න.
4. පරීක්ෂාකාරීව මුළු ලකුණු ගණන එකතු කොට මුල් පිටුවේ නියමිත ස්ථානයේ ලියන්න. උත්තරපත්‍රයේ සෑම උත්තරයකටම දී ඇති ලකුණු ගණන උත්තරපත්‍රයේ පිටු පෙරළමින් නැවත එකතු කරන්න. එම ලකුණු මඛ විසින් මුල් පිටුවේ එකතුව ලෙස සටහන් කර ඇති මුළු ලකුණට සමාන දැයි නැවත පරීක්ෂා කර බලන්න.

ලකුණු ලැයිස්තු සකස් කිරීම :

සියලු ම විෂයන්හි අවසාන ලකුණු ඇගයීම් මණ්ඩලය තුළදී ගණනය කරනු නොලැබේ. එබැවින් එක් එක් පත්‍රයට අදාළ අවසාන ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවලට ඇතුළත් කළ යුතු ය. I පත්‍රය සඳහා ඛණ්ඩරණ පිළිතුරු පත්‍රයක් පමණක් ඇති විට ලකුණු ලැයිස්තුවට ලකුණු ඇතුළත් කිරීමෙන් පසු අකුරෙන් ලියන්න. අනෙකුත් උත්තරපත්‍ර සඳහා විස්තර ලකුණු ඇතුළත් කරන්න. 51 විභූ විෂයයේ I, II හා III පත්‍රවලට අදාළ ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවල ඇතුළත් කර අකුරෙන් ද ලිවිය යුතු වේ.



4. අරලිය එන්ට්‍රප්‍රයිසස්හි 2025.08.31 දිනට ඉහත සියලුම ගනුදෙනුවල ඉද්ධ බලපෑම පහත කුමන ශිඤ්ඤාකරණ සමීකරණයෙන් පෙන්වනු ලබයි ද?

	එක්කම් (රු.'000)	=	වහකම් (රු.'000)	+	හිමිකම් (රු.'000)	
(1)	-50		-245		+195	
(2)	-50		-243		+193	
(3)	-40		-245		+205	
(4)	+250		-245		+495	
(5)	+260		-245		+505	(.....)

• අංක 5, 6 සහ 7 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

රු. 300 000 ක මුදලක් ආයෝජනය කරමින් 2025.01.01 දින සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් වන විමල් ට්‍රේඩර්ස් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරය එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇති අතර සියලු මුදල් ගනුදෙනු බැංකු ශිඤ්ඤාකරණ හරහා සිදු කරනු ලබයි. 2025 ජනවාරි මාසය තුළදී පහත ගනුදෙනු ව්‍යාපාරයේ සිදු වී ඇත.

- A - සම්පත් ට්‍රේඩර්ස් වෙතින් රු. 944 000 ක භාණ්ඩ ණයට මිල දී ගැනීම (රු. 144 000 ක VAT ඇතුළත්ව).
- B - රු. 177 000 කට මිල දී ගත් භාණ්ඩ සම්පත් ට්‍රේඩර්ස් වෙත ආපසු යැවීම (රු. 27 000 ක VAT ඇතුළත්ව).
- C - පිරිවැය රු. 600 000 ක් වූ භාණ්ඩ රු. 885 000 කට අත්පිට මුදලට විකිණීම (රු. 135 000 ක VAT ඇතුළත්ව).
- D - රු. 30 000 ක මුදල් වට්ටමක් ලැබීමෙන් පසුව සම්පත් ට්‍රේඩර්ස් වෙත ගෙවිය යුතු මුළු මුදල ගෙවීම.

5. විමල් ට්‍රේඩර්ස්හි මූලික සටහන් පොත්වල ඉහත A, B, C සහ D ගනුදෙනු සටහන් කිරීම සඳහා භාවිත කරන මූලාශ්‍ර ලේඛන පිළිවෙළින්:

- (1) ගැනුම් ඉන්වොයිසිය, හරපත, ලදුපත, ගෙවීම් වවුචරය
- (2) ගැනුම් ඉන්වොයිසිය, හරපත, තැන්පතු තුණ්ඩුව, ගෙවීම් වවුචරය
- (3) ගැනුම් ඉන්වොයිසිය, බැරපත, ලදුපත, ගෙවීම් වවුචරය
- (4) ගෙවීම් වවුචරය, හරපත, විකුණුම් ඉන්වොයිසිය, ජර්නල් වවුචරය
- (5) ගෙවීම් වවුචරය, බැරපත, විකුණුම් ඉන්වොයිසිය, ජර්නල් වවුචරය

6. 2025 ජනවාරි මාසය සඳහා විමල් ට්‍රේඩර්ස්හි ගැනුම් ජර්නලයේ එකතුව පොදු ලෙජරයට පිටපත් කිරීමේ නිවැරදි ද්විත්ව සටහන:

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
(1) ගැනුම් ශිඤ්ඤාම	650	
VAT වියදම් ශිඤ්ඤාම	117	
ණයහිමි පාලන ශිඤ්ඤාම		767
(2) ගැනුම් ශිඤ්ඤාම	800	
VAT පාලන ශිඤ්ඤාම	144	
ණයහිමි පාලන ශිඤ්ඤාම		944
(3) ගැනුම් ශිඤ්ඤාම	767	
VAT පාලන ශිඤ්ඤාම		117
ණයහිමි පාලන ශිඤ්ඤාම		650
(4) ගැනුම් ශිඤ්ඤාම	944	
VAT පාලන ශිඤ්ඤාම		144
ණයහිමි පාලන ශිඤ්ඤාම		800
(5) ගැනුම් ශිඤ්ඤාම	800	
VAT වියදම් ශිඤ්ඤාම	144	
ණයහිමි පාලන ශිඤ්ඤාම		944

7. විමල් ට්‍රේඩර්ස්හි 2025.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ඉද්ධ ලාභය සහ 2025.01.31 දිනට VAT පාලන ශිඤ්ඤාමේ ශේෂය:

ඉද්ධ ලාභය (රු.'000)	VAT පාලන ශිඤ්ඤාමේ ශේෂය (රු.'000)
(1) 150	හර 9
(2) 150	බැර 18
(3) 180	හර 18
(4) 180	බැර 18
(5) 315	හර 9

- අංක 8 හා 9 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

දිමුතු ට්‍රේඩර්ස් සියලු මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් තුළින් සිදු කරනු ලබයි. 2025 ජනවාරි මාසය සඳහා ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනයෙන් උපුටාගත් තොරතුරුවල සාරාංශයක් පහත දී ඇත.

	රු.'000
2025.01.01 දිනට ශේෂය - බැර	100
උපලබ්ධි වූ චෙක්පත් (2024.12.31 දින තැන්පත් කළ චෙක්පතක් ද ඇතුළත්ව)	800
සෘජු ප්‍රේෂණ - ආයෝජන ආදායම	125
ගෙවීම් සඳහා ඉදිරිපත් කළ චෙක්පත්	(600)
ස්ථාවර නියෝග ගෙවීම් - රක්ෂණ වාරිකය	(60)
බැංකු ගාස්තු	(5)
2025.01.31 දිනට ශේෂය - බැර	<u>360</u>

අතිරේක තොරතුරු:

- 2025.01.01 දිනට ව්‍යාපාරයේ මුදල් ගිණුමේ ශේෂය එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සමඟ එකඟ නොවී ය. 2024.12.31 දින බැංකුවේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ රු. 100 000 ක චෙක්පතක් මෙම චේතනාවට හේතු විය.
 - ව්‍යාපාරයේ මුදල් ගිණුමට අනුව 2025 ජනවාරි මාසය තුළ බැංකුවේ තැන්පත් කළ මුළු මුදල සහ චෙක්පත් මගින් කරන ලද මුළු මුදල් ගෙවීම් පිළිවෙළින් රු. 950 000 ක් සහ රු. 700 000 ක් විය.
 - සෘජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත ගෙවීම් සහ බැංකු ගාස්තු මුදල් ගිණුමෙහි සටහන් කරනු ලබන්නේ බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසුව ය.
 - 2025.01.31 දිනට ව්‍යාපාරයේ මුදල් ගිණුමේ ශේෂය එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සමඟ එකඟ නොවී ය.
8. 2025.01.31 දිනෙන් අවසන් මාසය සඳහා දිමුතු ට්‍රේඩර්ස්හි මුදල් ගනුදෙනුවලට අදාළව පහත කුමන ප්‍රකාශන නිවැරදි වේ ද?

- A - 2025.01.01 දිනට ව්‍යාපාරයේ මුදල් ගිණුමේ හර ශේෂය රු. 200 000 ක් විය.
- B - මාසය තුළදී බැංකුවේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් රු.150 000 ක් විය.
- C - මාසය අවසානය වන විට ගෙවීමට ඉදිරිපත් කර නොමැති චෙක්පත් රු.100 000 ක් විය.
- D - මාසය සඳහා ව්‍යාපාරයේ මුළු මුදල් ලැබීම් රු. 1 075 000 ක් විය.

- (1) A හා C පමණි. (2) B හා D පමණි. (3) A, C හා D පමණි.
- (4) B, C හා D පමණි. (5) A, B, C හා D යන සියල්ලම ය. (.....)

9. 2025.01.31 දිනට, බැංකු ප්‍රකාශනය ලැබීමට පෙර මුදල් ගිණුමේ ශේෂය සහ බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසු මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය:

	බැංකු ප්‍රකාශනය ලැබීමට පෙර මුදල් ගිණුමේ ශේෂය-හර (රු.'000)	මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය-හර (රු.'000)
(1)	350	410
(2)	350	360
(3)	350	510
(4)	450	410
(5)	450	510

(.....)

10. ඉමාලි ට්‍රේඩර්ස්, 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. 250 000 ක දළ ලාභයක් සහ රු. 180 000 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත. පිරිවැය මත 25% ක ලාභයක් පවත්වා ගනිමින් ඉමාලි ට්‍රේඩර්ස් විසින් භාණ්ඩ විකුණනු ලබයි. 2025 මාර්තු මාසය තුළදී, පිරිවැය රු. 15 000 ක් වූ භාණ්ඩ ව්‍යාපාරය විසින් 'විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම' මත යථා ලදී. කෙසේ වුව ද, මෙම භාණ්ඩවල මුළු විකුණුම් වටිනාකමම වැරදීමකින් විකුණුම් අයභාරය ලෙස ව්‍යාපාරය විසින් හඳුනාගෙන ඇත. මෙම භාණ්ඩවලින් පිරිවැය රු. 5 000 ක් වූ භාණ්ඩ 2025.03.31 දිනට නොවිකිණී තිබූ අතර, මේ සම්බන්ධයෙන් කිසිදු ගැලපීමක් ගිණුම් පොත්වල සිදුකර නොතිබුණි. 2025.03.31 දිනට ව්‍යාපාරයේ අවසන් කොටස ආගණනය කර ඇත්තේ භෞතික කොටස මත පදනම්ව වන අතර එය තුළ මෙම විකුණා නොමැති භාණ්ඩ ඇතුළත් කර නොතිබුණි.

2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි දළ ලාභය සහ ශුද්ධ ලාභය:

	දළ ලාභය (රු.)	ශුද්ධ ලාභය (රු.)
(1)	238 750	168 750
(2)	248 750	173 750
(3)	248 750	178 750
(4)	248 750	180 000
(5)	261 250	191 250

(.....)

11. සීමිත මිහිරි (පොද්ගලික) සමාගම නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. 2025 ජනවාරි මාසය සඳහා මෙම ව්‍යාපාරයට අදාළ තොරතුරු පහත පරිදි වේ.

	රු.'000
අමුද්‍රව්‍ය මිල දී ගැනුම්	750
ගෙනඒමේ කුලී	20
2025.01.01 දිනට අමුද්‍රව්‍ය තොගය	80
2025.01.31 දිනට අමුද්‍රව්‍ය තොගය	50
සාක්‍ර ඉමය	300
වෙනත් සාක්‍ර පිරිවැය	40
කර්මාන්තශාලා පොදුකාර්ය පිරිවැය	400
2025 ජනවාරි මාසය තුළදී නොනිම් තොගයේ වැඩිවීම	50

අතිරේක තොරතුරු:

● නොනිම් තොගය නිෂ්පාදන පිරිවැය මත මිනුම් කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ.

2025 ජනවාරි මාසය සඳහා ප්‍රාථමික පිරිවැය සහ මුළු නිෂ්පාදන පිරිවැය:

	ප්‍රාථමික පිරිවැය (රු.'000)	මුළු නිෂ්පාදන පිරිවැය (රු.'000)
(1)	1 080	1 430
(2)	1 100	1 450
(3)	1 100	1 550
(4)	1 140	1 490
(5)	1 140	1 590

12. නෙකුලි එන්ට්‍රප්‍රයිසස් ශිඤ්ඡම් වාර්තා නිසි පරිදි පවත්වාගෙන ගොස් නොමැත. 2025.03.31 දිනට සහ 2024.03.31 දිනට ව්‍යාපාරයේ තොග සහ වෙළෙඳ ණයගැති ශේෂයන් පහත දී ඇත.

	2025.03.31 දිනට (රු.'000)	2024.03.31 දිනට (රු.'000)
තොග	50	30
වෙළෙඳ ණයගැතියෝ	?	190

ව්‍යාපාරයේ සියලු ගැනුම් සහ විකුණුම් ණය පදනම මත සිදුකරනු ලබයි. ව්‍යාපාරය විසින් විකුණුම් මිල මත 25% ක දළ ලාභ ආන්තිකයක් පවත්වාගනු ලබයි. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී වෙළෙඳ ණයගැතියන්ගෙන් ලද මුළු මුදල සහ විකුණුම් පිරිවැය පිළිවෙලින් රු. 470 000 ක් සහ රු. 300 000 ක් විය.

2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගැනුම් සහ 2025.03.31 දිනට වෙළෙඳ ණයගැති ශේෂය:

	ගැනුම් (රු.'000)	වෙළෙඳ ණයගැතියෝ (රු.'000)
(1)	300	95
(2)	300	260
(3)	320	120
(4)	320	260
(5)	350	120

13. හවුල් ව්‍යාපාරයක කීර්තිනාමය සම්බන්ධව පහත කුමන ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - හවුල් ව්‍යාපාරයක අයිතිය වෙනස් වන විට කීර්තිනාමය ඇස්තමේන්තු කරනු ලබයි.
- B - හවුල්කරුවන්ගේ ලාභාලාභ බෙදාගැනීමේ අනුපාතය වෙනස් වන විට කීර්තිනාමය ඇස්තමේන්තු කරනු ලබයි.
- C - 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව කීර්තිනාමය ඇස්තමේන්තු කරනු ලබයි.
- D - කීර්තිනාමය හවුල්කරුවන්ගේ හිමිකම තුළින් ගළපනු ලබයි.

- (1) A හා B පමණි.
- (2) A හා D පමණි.
- (3) C හා D පමණි.
- (4) A, B හා D පමණි.
- (5) A, B, C හා D යන සියල්ලම ය.

● අංක 14 සහ 15 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

සෑම්, රාම් සහ වාස් පිළිවෙලින් 5:3:2 අනුපාතයට ලාභාලාභ බෙදාගැනීමත් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. 2024.04.01 දිනට පහත ශිඤ්ඡම් ශේෂයන් හවුල් ව්‍යාපාරයේ පැවතුණි.

	සෑම් (රු.'000)	රාම් (රු.'000)	වාස් (රු.'000)
ප්‍රාග්ධන ශිඤ්ඡම් (බැර)	6 000	4 000	2 000
ස්ංගම ශිඤ්ඡම් (බැර)	800	400	200
හවුල්කරුවන් විසින් ලබාදුන් පොලී රහිත ණය	500	-	300

2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරය රු. 1 000 000 ක ශුද්ධ ලාභයක් උපයන ලදී. 2025.03.31 දින වාස් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. මෙදිනට හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය කක්සේරු කරන ලද අතර, එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශිඤ්ඡම් තුළින් ගළපන ලදී. වාස්ගේ ණය මුදල ද ඇතුළුව විශ්‍රාම යෑමේදී ඔහුට ගෙවිය යුතු මුළු මුදල රු. 3 000 000 ක් වූ අතර මෙම මුදල ණය ශිඤ්ඡමකට මාරු කිරීමට එකඟ විය. සෑම් සහ රාම් පිළිවෙලින් 3:2 අනුපාතයට ලාභාලාභ බෙදාගැනීමත් නව හවුල් ව්‍යාපාරයක් ලෙස ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟ විය.

14. 2025.03.31 දින ඇස්තමේන්තු කරන ලද හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය (රු.'000):

- (1) 1 500
- (2) 2 500
- (3) 3 000
- (4) 3 500
- (5) 4 000

15. වාස්ගේ විශ්‍රාම යාමෙන් පසුව 2025.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ හිමිකම (රු.'000):
 (1) 9 700 (2) 10 900 (3) 11 700 (4) 11 800 (5) 11 900 (.....)

● අංක 16 සහ 17 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

සීමිත නුවන් පොදු සමාගමේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය සහ මුළු විස්තීරණ ආදායම පිළිවෙලින් රු. 8 500 000 ක් සහ රු. 6 000 000 ක් විය. ප්‍රවර්තන වර්ෂය තුළදී ඉඩම් සහ යන්ත්‍ර ප්‍රථම වරටත්, මෝටර් රථ දෙවන වරටත් ප්‍රත්‍යාගණනය කරන ලදී. ප්‍රවර්තන වර්ෂය තුළදී කළ ප්‍රත්‍යාගණනයන්ගෙන් ඇති වූ අතිරික්තය හා හිඟයන් පහත පරිදි වේ.

ප්‍රත්‍යාගණන අතිරික්තය/(හිඟය) (රු.'000)	
ඉඩම්	2 000
යන්ත්‍ර	(1 000)
මෝටර් රථ	(1 500)

කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මෙම ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්තය ලාභාලාභ ගිණුමේ වෙනත් ආදායම් තුළ හඳුනාගෙන ඇති අතර, ඉහත ප්‍රත්‍යාගණන හිඟයන් දෙකම වෙනත් විස්තීරණ ආදායම් තුළ හඳුනාගෙන ඇත. 2023.03.31 දින මෝටර් රථ ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කරන ලද අතර, එයින් රු. 1 200 000 ක අතිරික්තයක් ඇතිවූ අතර එය නිවැරදිව ගිණුම්ගත කර තිබුණි.

16. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි වෙනත් විස්තීරණ ආදායම (රු.'000):
 (1) (1 000) (2) 500 (3) 800 (4) 2 000 (5) 3 200 (.....)

17. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි ලාභය සහ මුළු විස්තීරණ ආදායම:

වර්ෂය සඳහා ලාභය (රු.'000)	මුළු විස්තීරණ ආදායම (රු.'000)
(1) 5 200	6 000
(2) 5 500	4 500
(3) 6 200	6 000
(4) 6 500	5 700
(5) 7 500	8 500

 (.....)

18. සීමිත කමල් පොදු සමාගම, 2024.04.01 දින සංස්ථාපනය කරන ලද අතර එය පරිගණක ආනයනය කර විකුණනු ලබයි. මෙම සමාගම එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ආනයනය කරන ලද පරිගණක සඳහා පහත පිරිවැය දරන ලදී.

	රු.'000
පරිගණකවල ගැනුම් මිල	55 000
නැව් ගාස්තු සහ රක්ෂණය	10 000
ආනයන බදු	15 000
VAT	12 000
ගබඩා පිරිවැය	18 000
පරිගණක ආනයනය කිරීමට අදාළ පරිපාලන පොදුකාර්ය පිරිවැය	10 000

අතිරේක තොරතුරු:

● 2025.03.31 දිනට මෙම පරිගණකවලින් 80% ක් නොවිකිණී තිබුණි.

'LKAS 2 - තොග' ප්‍රමිතයට අනුව, 2025.03.31 දිනට තොගයේ පිරිවැය (රු.'000):
 (1) 64 000 (2) 73 600 (3) 80 000 (4) 88 000 (5) 96 000 (.....)

19. 'LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය' ප්‍රමිතයට අනුව, පහත කුමන ප්‍රකාශන නිවැරදි වේ ද?
 A - ලද පොලිය, ආයෝජන මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කළ හැකි ය.
 B - ගෙවූ පොලිය, මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කළ හැකි ය.
 C - ලද ලාභාංශ, මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කළ හැකි ය.
 D - ගෙවූ ලාභාංශ, මූල්‍ය මුදල් ප්‍රවාහයක් ලෙස වර්ගීකරණය කළ හැකි ය.
 (1) A හා B පමණි. (2) A හා D පමණි. (3) B හා C පමණි.
 (4) A, B හා C පමණි. (5) A, B, C හා D යන සියල්ලම ය. (.....)

20. 2024.04.01 දිනට සීමිත නතාශා පොදු සමාගමේ මුළු හිමිකම රු. 9 500 000 ක් විය. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු අදාළ වේ.

	රු.'000
මුළු විස්තීරණ ආදායම	5 500
2025.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ප්‍රාග්ධනික කළ රඳවාගත් ඉපැයුම්	2 000
සාමාන්‍ය කොටස්හිමියන් සඳහා ගෙවූ අතුරු ලාභාංශ	800
2025.04.15 දින සාමාන්‍ය කොටස්හිමියන් සඳහා යෝජිත අවසාන ලාභාංශ	1 000

ඉහත දී ඇති තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුව 2025.03.31 දිනට නිවැරදි මුළු හිමිකම (රු.'000):
 (1) 8 700 (2) 11 200 (3) 12,200 (4) 13 200 (5) 14 200 (.....)

● අංක 21 සහ 22 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

සීමිත සුරාග පොදු සමාගම විශේෂ වර්ගයක විදුලි ජනන යන්ත්‍ර විකුණනු ලබන අතර මෙම යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා විශේෂඥ දැනුමක් අවශ්‍ය වේ. ඒ අනුව, මෙම යන්ත්‍ර ස්ථාපනය කිරීම සීමිත සුරාග පොදු සමාගම පමණක් සිදු කරනු ලබයි. තවද, විදුලි ජනන යන්ත්‍ර ස්ථාපනය කිරීමෙන් මාස නවයකට පසුව, නඩත්තු සේවාවක් අවශ්‍ය වේ. වෙළෙඳපොළේ සිටින ඕනෑම විදුලි ජනන යන්ත්‍ර සැපයුම්කරුවකුට මෙම නඩත්තු සේවාව සැපයිය හැකි ය. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී මෙම සමාගම විසින් විකුණන ලද, ස්ථාපනය කරන ලද සහ නඩත්තු කරන ලද විදුලි ජනන යන්ත්‍රවලට අදාළ තොරතුරු පහත දැක්වේ.

	ප්‍රමාණය	ඒකකයක මිල/භාගයකුට (රු.'000)
විකුණන ලද යන්ත්‍ර	28	2 500
ස්ථාපනය කළ යන්ත්‍ර	24	500
නඩත්තු සේවාව සම්පූර්ණ කළ යන්ත්‍ර	12	400

21. 'SLFRS 15 - ගනුදෙනුකරුවන් සමග ගිවිසුම්' ප්‍රමිතයට අනුව, 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත යුතු මුළු අයහාරය (රු.'000):
 (1) 72 000 (2) 76 800 (3) 86 800 (4) 90 000 (5) 94 800 (.....)

22. පහත අතිරේක තොරතුරු ද සපයා ඇත.
 ● ගනුදෙනුකරුවකු මෙම සමාගමෙන් විදුලි ජනන යන්ත්‍ර මිලදී ගෙන නඩත්තු සේවාව ද ලබාගැනීමට එකඟ වන්නේ නම් ඉහත දක්වා ඇති එක් එක් ඒකක මිලෙන් හෝ භාගයකින් 10% ක වට්ටමක් ලබා දේ.
 ● වර්ෂය තුළ විකුණා ස්ථාපනය කළ යන්ත්‍ර 24 තුළ මෙම වට්ටමට යටත්ව විකුණූ යන්ත්‍ර 10 ක් ඇතුළත් වේ. කෙසේ වුව ද, වර්ෂය අවසාන වන විට, මෙම යන්ත්‍ර අතුරෙන් 6 කට පමණක් නඩත්තු සේවා සපයා ඇත.
 මෙම වට්ටම සැලකිල්ලට ගත් විට, 'SLFRS 15 - ගනුදෙනුකරුවන් සමග ගිවිසුම්' ප්‍රමිතයට අනුව, 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත යුතු මුළු අයහාරය (රු.'000):
 (1) 73 560 (2) 76 800 (3) 83 560 (4) 85 560 (5) 86 800 (.....)

● අංක 23 සහ 24 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.
 2024.04.01 දින සීමිත ඉඳුටර පොදු සමාගම සාමාන්‍ය කොටස් 1 000 000 ක් නිකුත් කරමින් සංස්ථාපනය කරන ලද අතර එදිනම සමාගම විසින් වාර්ෂික පොලිය 5% ක් වන ණයකර ද නිකුත් කරන ලදී. සමාගමේ මෙයට අමතරව වෙනත් කිසිදු දිගුකාලීන වගකීමක් නොවී ය. පහත තොරතුරු ප්‍රවර්තන ගිණුම්කරණ කාලච්ඡේදයට අදාළ වේ.

	රු.'000
2025.03.31 දිනට:	
මුළු වත්කම්	21 000
මුළු ගිණිකම්	12 000
ජංගම වත්කම්	3 000
2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා:	
විකුණුම් පිරිවැය	4 500
ආදායම් බදු වියදම	540
2025.03.31 දිනට අතිරේක තොරතුරු:	
ගිණිකම් මත ප්‍රතිලාභ (ROE) අනුපාතය	18%
ණය ගිණිකම් අනුපාතය	60%
ක්ෂණික වත්කම් අනුපාතය	1.25

2025.03.31 දිනට ඉදිරියට කළ ගෙවීම් හෝ උපවික වියදම් හෝ නොවී ය.

23. 2025.03.31 දිනට කොටසක ඉපයුම (EPS) :
 (1) 1.98 (2) 2.16 (3) 2.70 (4) 3.24 (5) 3.60 (.....)

24. තොග පිරිවැටුම් අනුපාතය (අවසාන තොගය මත පදනම්ව) සහ පොලී ආවරණ අනුපාතය:

	තොග පිරිවැටුම් අනුපාතය (වාර)	පොලී ආවරණ අනුපාතය (වාර)
(1)	5.5	6.5
(2)	6.0	5.5
(3)	6.0	8.5
(4)	8.5	6.0
(5)	12.0	8.5

 (.....)

25. පිරිවැය වර්ගීකරණයට අදාළව පහත කුමන සමීකරණ නිවැරදි වේ ද?
 A මුළු විචල්‍ය පිරිවැය = සාප්පු අමුද්‍රව්‍ය පිරිවැය + විචල්‍ය සාප්පු ග්‍රම පිරිවැය + විචල්‍ය වෙනත් සාප්පු පිරිවැය + විචල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය + විචල්‍ය නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය
 B මුළු පිරිවැය = ප්‍රාථමික පිරිවැය + නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය + නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය
 C මුළු පිරිවැය = සාප්පු අමුද්‍රව්‍ය පිරිවැය + සාප්පු ග්‍රම පිරිවැය + වෙනත් සාප්පු පිරිවැය + මුළු පොදුකාර්ය පිරිවැය
 D මුළු ස්ථාවර පිරිවැය = ස්ථාවර සාප්පු ග්‍රම පිරිවැය + ස්ථාවර වෙනත් සාප්පු පිරිවැය + ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය + ස්ථාවර නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය
 (1) A හා D පමණි. (2) B හා C පමණි. (3) A, B හා C පමණි.
 (4) B, C හා D පමණි. (5) A, B, C හා D යන සියල්ලම ය. (.....)

26. ගාචතුර හේතුවෙන් සමාගමක වැටුප් ලේඛනය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. එබැවින්, 2025.06.30 දිනෙන් අවසන් මාසය සඳහා සමාගමට ලබාගත හැකි වූයේ පහත තොරතුරු පමණි.

- 2025 ජූනි මාසයට අදාළ සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) යන දෙකම සඳහා ප්‍රේෂණය කරන ලද මුළු මුදල රු. 168 000 ක් විය.
- 2025 ජූනි මාසය සඳහා සේවකයන්ගේ මුළු ජීවන වියදම් දීමනාව රු. 120 000 ක් විය. සේවකයන්ට ලැබෙන එකම දීමනාව මෙය වේ.
- 2025 ජූනි මාසය සඳහා සේවකයන්ගේ වැටුපෙන් අඩුකරන ලද පුබසාධක සංගමයේ මුළු සාමාජික මුදල රු. 40 000 ක් විය.

අතිරේක තොරතුරු:

- EPF සඳහා සේවක සහ සේවක දායකත්වයන් පිළිවෙළින් 15% ක් සහ 10% ක් වේ.
- ETF සඳහා සේවක දායකත්වය 3% කි.
- සේවකයන්ගේ දළ වැටුප මත පදනම්ව EPF සහ ETF දායකත්වයන් ගණනය කරනු ලබයි.

2025.06.30 දිනෙන් අවසන් මාසය සඳහා සේවකයන්ගේ මූලික වැටුප සහ මුළු අඩු කිරීම්:

මූලික වැටුප (රු.'000)	මුළු අඩු කිරීම් (රු.'000)
(1) 480	60
(2) 480	100
(3) 600	60
(4) 600	100
(5) 720	168

(.....)

27. පොදුකාර්ය පිරිවැය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ කිවැරදි වේ ද?

- A - විවිල පොදුකාර්ය පිරිවැය භාණ්ඩයකට සාප්‍රවම නඳුනාගත නොහැකි ය.
- B - පිරිවැය මධ්‍යස්ථාන සඳහා රැස්කරන ලද පොදුකාර්ය පිරිවැය පිළිගත් පදනමක් මත පිරිවැය ඒකකවලට ඇතුළත් කිරීම පොදුකාර්ය පිරිවැය ප්‍රතිපාදනය ලෙස හැඳින්වේ.
- C - නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය භාණ්ඩවලට අන්තර්ග්‍රහණය කළ යුතු වන්නේ ප්‍රාථමික පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස පමණි.
- D - පොදුවේ දරන ලද නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය උචිත පදනම් භාවිත කරමින් පිරිවැය මධ්‍යස්ථාන අතර විභජනය කරනු ලබයි.

- (1) A හා B පමණි.
 - (2) A හා D පමණි.
 - (3) C හා D පමණි.
 - (4) A, C හා D පමණි.
 - (5) B, C හා D පමණි.
- (.....)

28. භාණ්ඩයක පිරිවැය-පරිමා-ලාභ විශ්ලේෂණයට අනුව පහත කුමන ප්‍රකාශ කිවැරදි වේ ද?

- A - සමවිච්ඡේදන ලක්ෂ්‍යයට ලඟාවීමට පෙර මුළු විවිල පිරිවැය, මුළු ආදායමට වඩා වැඩි වේ.
- B - සමවිච්ඡේදන ලක්ෂ්‍යයේදී මුළු දායකය, මුළු ස්ථාවර පිරිවැයට සමාන වේ.
- C - ආරක්ෂිත ආන්තික පරාසය තුළදී ලාභයක් උපයනු ලැබේ.
- D - මුළු දායකයේ සහ මුළු විවිල පිරිවැයේ එකතුව මුළු ආදායමට සමාන වේ.

- (1) A හා B පමණි.
 - (2) B හා D පමණි.
 - (3) A, B හා C පමණි.
 - (4) B, C හා D පමණි.
 - (5) A, B, C හා D යන සියල්ල ම ය.
- (.....)

29. සීමිත සිතුවම් පොදු සමාගම තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරනු ලබන අතර එහි වාර්ෂික ධාරිතා මට්ටම ඒකක 5 000 ක් වේ. පහත තොරතුරු මෙම භාණ්ඩයට අදාළ වේ.

- ක්‍රියාකාරී මට්ටම ඒකක 1 000 සහ ඒකක 2 000 ක්දී මුළු පිරිවැය පිළිවෙළින් රු. 200 000 ක් සහ රු. 250 000 ක් වේ.
- දායක විකුණුම් අනුපාතය 60% කි.
- ක්‍රියාකාරී මට්ටම ඒකක 2 500 ඉක්මවන්නේ නම්, සමාගමට රු. 50 000 ක අතිරේක ස්ථාවර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

ඒකක විවිල පිරිවැය සහ ක්‍රියාකාරී මට්ටම ඒකක 3 000 දී ලාභය/(අලාභය):

ඒකක විවිල පිරිවැය (රු.)	ලාභය/(අලාභය) (රු.)
(1) 50	25 000
(2) 50	50 000
(3) 50	(25 000)
(4) 75	50 000
(5) 75	(50 000)

(.....)

30. දිගුකාලීන ආයෝජන ව්‍යාපෘතියක් ඇගයීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ කිවැරදි වේ ද?

- A - ව්‍යාපෘතියක මූලික ආයෝජනයේ අගය එහි වර්තමාන අගයට සමාන වේ.
- B - ව්‍යාපෘතියක ඉද්ධ වර්තමාන අගය ශුන්‍ය වන විට, එම ව්‍යාපෘතිය එහි අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට සමාන ප්‍රතිලාභයක් ජනනය කරයි.
- C - ව්‍යාපෘතියක් සඳහා වර්තමානයේදී ලැබෙන මුදලෙහි අගය, අනාගතයේදී ලැබෙන ඊට සමාන මුදලක අගයට වඩා වටිනාකමෙන් වැඩි වේ.
- D - ඉද්ධ වර්තමාන අගය මත ව්‍යාපෘතියක් ඇගයීමේදී, එහි ආරම්භක ආයෝජනය නැවත ලබාගන්නා තෙක් ලැබෙන ඉද්ධ මුදල් ප්‍රවාහ පමණක් සැලකිල්ලට ගනී.

- (1) A හා B පමණි.
 - (2) B හා C පමණි.
 - (3) A, B හා C පමණි.
 - (4) B, C හා D පමණි.
 - (5) A, B, C හා D යන සියල්ල ම ය.
- (.....)



● අංක 31 සිට 50 තෙක් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු හිත් ඉරි මත ලියන්න.

31. ආයතනයක ඇල්මැති පාර්ශ්වයන් විසින් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශනවලින් තොරතුරු ලබාගන්නා අරමුණු කිහිපයක් පහත දී ඇත.

- A - ආයතනයේ ලාභදායීත්වය ඇගයීමට
- B - ආයතනයට එහි ණය පියවීම සඳහා ඇති හැකියාව ඇගයීමට
- C - ආයතනය මත ආදායම් බදු පැනවීමට
- D - ආයතනයට එහි සේවාවන් විශ්වසනීය ලෙස සැපයීම සඳහා ඇති හැකියාව ඇගයීමට

ඉහත සඳහන් කර ඇති එක් එක් අරමුණ සඳහා ගිණුම්කරණ තොරතුරු මූලිකව භාවිත කරන ඇල්මැති පාර්ශ්වය පහත දී ඇති ලැයිස්තුවෙන් තෝරන්න.

(1) ගනුදෙනුකරුවන් අරමුණ	(2) රජය ඇල්මැති පාර්ශ්වය	(3) ආයෝජකයන් අරමුණ	(4) ණය, සැපයුම්කරුවන් ඇල්මැති පාර්ශ්වය
A	C
B	D

32. මධු එන්ට්‍රප්‍රයිසස් විසින් එහි මෙහෙයුම් කටයුතු 2024.03.31 දින ආරම්භ කරන ලද අතර මෙම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මූල්‍යනය කර ඇත්තේ රු. 400 000 ක බැංකු ණයක් මගිනි. 2025.03.31 දිනට පහත වත්කම්, වගකීම් සහ ගිණිකම් ශේෂ පැවතුණි.

වත්කම් (රු.'000)	වගකීම් (රු.'000)	ගිණිකම් (රු.'000)
575	300	275

පහත තොරතුරු 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ වේ.

- වර්ෂය තුළදී මුළු වත්කම් රු. 500 000 කින් වැඩි වී ඇති අතර මෙය තුළ ව්‍යාපාරයේ අයිතිකරු විසින් දායක වූ රු. 200 000 ක ප්‍රාග්ධනය ද ඇතුළත් වේ.
- අයිතිකරුගේ ගැනිලි රු. 25 000 ක්, බැංකු ණය ආපසු ගෙවීම් (ප්‍රාග්ධන කොටස) රු. 100 000 ක් සහ ව්‍යාපාරයේ වියදම් නිසා වර්ෂය තුළදී මුළු වත්කම් අඩු වී ඇත.
- ඉහත දක්වා ඇති ගනුදෙනු හැර වර්ෂය තුළදී වගකීම්වලට අදාළ වෙනත් කිසිදු ගනුදෙනුවක් සිදු වී නොමැත.

පහත දෑ සඳහන් කරන්න.

- (අ) 2024.03.31 දිනට වත්කම් (රු.'000) :
- (ආ) 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය (රු.'000) :
- (ඉ) 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම් (රු.'000) :

● අංක 33 සහ 34 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

මහා පරිමාණ ඵලදායී වගාවක යෙදෙන ව්‍යාපාරයක පහත ගනුදෙනු සිදුවී ඇත.

- A - බීජ සැපයුම්කරුවකු වන අමල්ගෙන් රු. 800 000 ක බීජ ඵලදායී ණයට මිල දී ගැනීම.
- B - රු. 2 300 000 ක අස්වනු නෙළීමේ යන්ත්‍රයක් සීමිත සිරිපාල (පෞද්ගලික) සමාගමෙන් ණයට මිල දී ගැනීම.
- C - ආයතනයේ සේවකයන්ට රු. 100 000 ක චේතන ගෙවීම.
- D - නොග වෙළෙඳුන්ට රු. 980 000 කට ඵලදායී නොග ණයට විකුණන ලද අතර මේ සඳහා රු. 200 000 ක මුදල් පසුව ලැබුණි. ඉතිරි මුදල මාසයක කාලයක් තුළදී ලැබීමට නියමිත ය.
- E - ඵලදායී නොගයක් රු. 280 000 කට අමල්ට ණයට විකුණන ලද අතර මෙම මුදල බීජ ඵලදායී මිල දී ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් කොටසක් සඳහා හිලවී කිරීමට එකඟ විය.
- F - අමල්ට ගෙවිය යුතු ඉතිරි මුදල ගෙවීම.

33. ඉහත A, B, C සහ D ගනුදෙනු සටහන් කිරීමට භාවිත කරන මූලික සටහන් පොත/පොත් සඳහන් කරන්න.

ගනුදෙනුව	මූලික සටහන් පොත/පොත්
A
B
C
D

34. පහත දෑ සටහන් කිරීම සඳහා අවශ්‍ය ද්විත්ව සටහන් ලියන්න.
 (අ) ආයතනයේ විකුණුම් පරිපාලනයේ එකතුව පොදු ලෙඳරයට පිටපත් කිරීම
 (ආ) අමල්ට ගෙවිය යුතු මුළු මුදල පියවීම

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
(අ) විකුණුම් පරිපාලනයේ එකතුව පොදු ලෙඳරයට පිටපත් කිරීම:		
(ආ) අමල්ට ගෙවිය යුතු මුළු මුදල පියවීම:		

35. ආයතනයක, පොදු ලෙඳරයේ පවත්වාගෙන යනු ලබන පහත එක් එක් ගිණුම් සඳහා සුදුසු 'මූල්‍ය ප්‍රකාශන මූලිකාංගය' සඳහන් කරන්න.

ගිණුම	මූල්‍ය ප්‍රකාශන මූලිකාංගය
A - ගෙතළුමේ කුලී
B - ආපසු එවුම්
C - වත්කම් ප්‍රකාශනයක අතිරික්තය
D - වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය

36. නිෂ්පාදන ආයතනයක පහත එක් එක් අවස්ථාවට වඩාත්ම උචිත ගිණුම්කරණ සංකල්පය සඳහන් කරන්න.

අවස්ථාව	ගිණුම්කරණ සංකල්පය
A - නිෂ්පාදන ක්‍රියාවලියේ භාවිත කරන යන්ත්‍ර සඳහා ක්ෂය, ඒයදමක් ලෙස හඳුනාගැනීම.
B - පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වාර්ෂිකව පිළියෙල කිරීම.
C - වර්ෂය තුළ දේපළ, පිරිසිදු සහ උපකරණවල සිදු වූ වෙනස්වීම් නිරූපණය කිරීමට මූල්‍ය ප්‍රකාශනවල සටහනක් පිළියෙල කිරීම.
D - දැනට විභාග වෙමින් පවතින තවදුරටත් හේතුවෙන් ආයතනයට ලැබීමට අපේක්ෂිත රු. 500 000 ක ව්‍යාදියක් හඳුනා නොගැනීම.

37. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ක්‍රීඩා සමාජයක පහත ගනුදෙනු සිදු විය.
 A - 2024.11.30 දින ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම සඳහා රු. 300 000 ක පරිත්‍යාගයක් ලැබුණු අතර එය ක්‍රීඩා උපකරණ පරිත්‍යාග අරමුදල් ගිණුමට බැර කරන ලදී.
 B - මෙම පරිත්‍යාගය භාවිත කරමින් 2025.01.01 දින රු. 200 000 ක් වටිනා ක්‍රීඩා උපකරණයක් අත්පිට මුදලට මිල දී ගැනීම. මෙම ක්‍රීඩා උපකරණයෙහි අපේක්ෂිත ඵලදායී ජීවකාලය වසර 5 කි.
 C - මෙම පරිත්‍යාගය භාවිත කරමින් වෙනත් ක්‍රීඩා උපකරණයක් මිල දී ගැනීම සඳහා 2025.03.25 දින රු. 50 000 ක අත්තිකාරමක් ගෙවීම. මෙම ක්‍රීඩා උපකරණය 2025.04.05 දින ක්‍රීඩා සමාජයට ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ගිණුම් වර්ෂයක් තුළදී ගෙවීම් කිරීම සඳහා පරිත්‍යාග භාවිත කළ ප්‍රමාණයේ වටිනාකමට සමාන ප්‍රමාණයක් ආදායම ලෙස හඳුනා ගැනීම ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තිය වේ.
 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා උපකරණ ක්ෂය සටහන් කිරීම සහ පරිත්‍යාග, ආදායම ලෙස හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරිපාලි සටහන් ලියන්න.

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
(1)		
(2025.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ක්‍රීඩා උපකරණ ක්ෂය කිරීම)		
(2)		
(2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පරිත්‍යාග, ආදායම ලෙස හඳුනාගැනීම)		



● අංක 38 සහ 39 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

අමල් සහ බිමල් පිළිවෙළින් 5:3 අනුපාතයට ලාභාලාභ බෙදාගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යියහ. 2024.04.01 දින සිරිල් නව හවුල්කරුවෙකු ලෙස බඳවා ගන්නා ලදී. මෙදිනට හවුල් ව්‍යාපාරයෙහි සිරිතිනාමය රු. 2 400 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලද අතර එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුළින් ගෙවන ලදී. නව හවුල් ව්‍යාපාරයේ ලාභාලාභ අමල්, බිමල් සහ සිරිල් අතර පිළිවෙළින් 3:2:1 අනුපාතයට බෙදා ගැනේ. 2025.03.31 දිනට හවුල්කරුවන් තිදෙනාගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ පහත පරිදි විය.

	අමල් (රු.'000)	බිමල් (රු.'000)	සිරිල් (රු.'000)
ප්‍රාග්ධන ගිණුමේ ශේෂය	8 700	6 600	3 600

2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය රු. 2 820 000 ක් විය. සෑම හවුල්කරුවකුම සිරිතිනාමය ගැලපීමෙන් පසු ලැබෙන ප්‍රාග්ධන ශේෂය මත 10% ක වාර්ෂික පොලියකට හිමිකම් ලබයි.

38. සිරිතිනාමය ගැලපීමට පෙර 2024.04.01 දිනට අමල් සහ බිමල්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ සහ 2024.04.01 දින සිරිල් විසින් දායක වූ මුදල:

(අ) අමල් (රු.'000) : (ආ) බිමල් (රු.'000) :
(ඉ) සිරිල් (රු.'000) :

39. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අමල්ගේ සහ බිමල්ගේ ලාභ කොටස්:

(අ) අමල් (රු.'000) : (ආ) බිමල් (රු.'000) :

40. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට (2018) අනුව පහත වගන්ති සම්පූර්ණ කරන්න.

- A - මූල්‍ය ප්‍රකාශන සාමාන්‍යයෙන් පිළියෙල කරනු ලබන්නේ වාර්තාකරණ ඒකකයට පවතී යන උපකල්පනය මත ය.
- B - වියදමක් යනු හිමිකම් සඳහා අයිතිවාසිකම් දරන්නන්ට කරනු ලබන බෙදාහැරීමකින් තොරව අඩුවීමක් හෝ වැඩිවීමක් හේතුවෙන් හිමිකමෙහි සිදුවන අඩුවීමකි.
- C - මූල්‍ය තොරතුරු විශ්වාසනීය ලෙස නිරූපණය කර ඇතැයි යන්න පිළිබඳව ස්වාධීන නිරීක්ෂකවරුන්ට එකඟතාවයක් ඇතිකර ගැනීමට හැකිවන 'වැඩිදියුණු කිරීමේ ගුණාත්මක ගතිලක්ෂණය' වන්නේ

41. 'LKAS 1 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම' ප්‍රමිතයට අනුව පහත එක් එක් ප්‍රකාශ සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.

- | ප්‍රකාශය | සත්‍ය / අසත්‍ය |
|---|----------------|
| A - ආයතනයක් විසින් සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් අවම වශයෙන් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු ය. | |
| B - වෙනත් ප්‍රමිතයකින් නියමකර හෝ අවසර දී ඇති අවස්ථාවක හැර ආයතනයක් විසින් එහි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ආදායම් සහ වියදම් හිලවී නොකළ යුතු ය. | |
| C - මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් තුළ හෙළිදරව් කිරීම මගින් උචිත නොවන ගිණුම්කරණ ප්‍රතිපත්ති ආයතනයකට නිවැරදි කළ හැකි ය. | |
| D - වෙනත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත මගින් නියමකර හෝ අවසර දී ඇති පරිදි ලාභය හෝ අලාභය තුළ හඳුනා නොගත යුතු ආදායම් සහ වියදම් අයිතමවලින් වෙනස් විස්තීර්ණ ආදායම් සමන්විත වේ. | |

42. 2025.03.31 දිනට සිමිත රුවන් පොදු සමාගමට අදාළව විභාග වෙමින් පවතින නඩු දෙකක තොරතුරු පහත දී ඇත.

- A - සේවයෙන් ඉවත් කරන අවස්ථාවේ දී ඇති වූ මතභේදයක් හේතුවෙන් හිටපු සේවකයෙකු විසින් රු. 8 000 000 ක වන්දියක් ඉල්ලමින් සමාගමට එරෙහිව නඩුවක් පවරා ඇත. සමාගමේ නීතිඥවරයාගේ මතයට අනුව සමාගම මෙම නඩුව පරාජය වීමට ඉතා ඉහළ සම්භාවිතාවයක් ඇති අතර රු. 6 000 000 ක වන්දියක් ගෙවීමට සමාගමට සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
- B - අඩු ගුණාත්මක තත්ත්වයක අමුද්‍රව්‍ය සැපයීම හේතුවෙන් රු. 5 000 000 ක වන්දියක් ඉල්ලමින් සමාගම විසින් එහි සැපයුම්කරුවකුට එරෙහිව නඩුවක් පවරා ඇත. සමාගමේ නීතිඥවරයාගේ මතයට අනුව සමාගමට මෙම නඩුව ජයගැනීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

ඉහත සඳහන් නඩුවලට අදාළව 'LKAS 37 - ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්' ප්‍රමිතයට අනුව පහත ප්‍රකාශ සම්පූර්ණ කරන්න.

- A - 2025.03.31 දිනට සිමිත රුවන් පොදු සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ රු. ක ප්‍රතිපාදනයක් යුතු ය.
- B - රු. 5 000 000 ක ක් සිමිත රුවන් පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශනයන්හි තුළ හෙළිදරව් කළ යුතු ය.

43. 'SLFRS 16 - කල්බදු' ප්‍රමිතයට අනුව පහත එක් එක් ප්‍රකාශය සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.
- | ප්‍රකාශය | සත්‍ය / අසත්‍ය |
|---|----------------|
| A - කල්බදුද ආරම්භක දිනයේදී කල්බදු ගැනුම්කරු විසින් භාවිත අයිතිය සහිත වත්කම පිරිවැයට මිනුම් කළ යුතු වේ. | |
| B - කල්බදුද ආරම්භක දිනයේදී කල්බදු ගැනුම්කරු විසින් කල්බදු වගකීම පිරිවැයට මිනුම් කළ යුතු වේ. | |
| C - කල්බදුද ආරම්භක දිනයට පසුව කල්බදු ගැනුම්කරු විසින් භාවිත අයිතිය සහිත වත්කම පිරිවැය ආකෘතිය හෝ ප්‍රත්‍යාගණන ආකෘතිය යොදාගනිමින් මිනුම් කළ හැකි ය. | |
| D - කල්බදු කාල සීමාව අවසානයේ කල්බදු වත්කමේ අයිතිය කල්බදු ගැනුම්කරුට මාරුවන අවස්ථාවක වත්කමේ ඵලදායී ජීවකාලය මත පදනම්ව භාවිත අයිතිය සහිත වත්කමක් ක්ෂය කළ යුතු ය. | |

44. 'LKAS 16 - දේපළ, පිරිසහ හා උපකරණ' ප්‍රමිතයට අනුව, පහත ප්‍රකාශ සම්පූර්ණ කරන්න.
- A - ක්ෂය යනු වත්කමක එහි ඵලදායී ජීවකාලය තුළ ක්‍රමානුකූලව බෙදාහැරීමයි.
- B - වත්කමක් විට එය ක්ෂය කිරීම ආරම්භ කළ යුතු ය.
- C - අවම වශයෙන් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදීම වත්කමක ඵලදායී ජීවකාලය සහ සමාලෝචනය කළ යුතු වේ.
- D - කාලවිච්ඡේදයකට අදාළ ක්ෂය වියදම, ලාභය හෝ අලාභය තුළ හඳුනාගත යුතු වන්නේ එය වෙනත් වත්කමක තුළ ඇතුළත් කර නොමැති නම් පමණි.

45. උචිත ගිණුම්කරණ අනුපාත භාවිත කරමින් පහත ප්‍රකාශ සම්පූර්ණ කරන්න.
- A - ආයතනයක් ණය ප්‍රාග්ධනය මත දැඩිව රඳා පවතින බව ඉහළ අනුපාතයක් මගින් පෙන්නුම් කරනු ලබයි.
- B - ආයතනයක් විසින් එහි වෙළෙඳ ණයගැනියන්ගෙන් කාර්යක්ෂමව මුදල් එකතු කර ගන්නා බව ඉහළ අනුපාතයක් මගින් පෙන්නුම් කරයි.
- C - ආයතනයක අනුපාතය එහි අනුපාතයට වඩා සැලකිය යුතු ලෙස අඩු වී ඇති විට, කෙටිකාලීන වගකීම් පියවීම සඳහා ආයතනයට නොග විකිණීම මත රඳා පැවතීමට සිදුවන බව පෙන්නුම් කෙරේ.

46. විශේෂ කේන් වර්ගයක් සඳහා බේකරි නිෂ්පාදන සමාගමක් ලද ඇණවුමකට අදාළව පහත පිරිවැය දී ඇත. තවද මෙම කේන් ඇණවුම ලබාගැනීම සඳහා මෙම සමාගම දැනටමත් රු. 120 000 ක විකුණුම් ප්‍රවර්ධන පිරිවැයක් දරා ඇත.

පිරිවැය අයිතමය	රු.'000
පීටි, සීනි සහ බටර් පිරිවැය	550
බේකරි සේවකයන් සඳහා අතිකාල දීමනා	100
විශේෂිත කේන් වර්ගයේ ඇඟුරුම් පිරිවැය	50
අතිරේක තොරතුරු:	රු.'000
● ස්ථිර බේකරි සේවකයන්ගේ මාසික වැටුප්	600
● බේකරියේ මාසික කුලිය	300

- මෙම කේන් ඇණවුම සඳහා පහත එක් එක් පිරිවැය දක්වන්න.
- (අ) ගිලුණු පිරිවැය (රු.'000) :
- (ආ) මුළු අදාළ පිරිවැය (රු.'000) :
- (ඉ) මුළු අදාළ නොවන පිරිවැය (රු.'000) :

47. පහත එක් එක් ප්‍රකාශය සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.
- | ප්‍රකාශය | සත්‍ය / අසත්‍ය |
|---|----------------|
| A - ආයතනයක ගැනුම් දෙපාර්තමේන්තුව විසින් ගැනුම් අධියාවනා පත්‍රය පිළියෙල කරනු ලබයි. | |
| B - උද්ධමනකාරී තත්ත්වයක් යටතේ, තොග අගය කිරීම සඳහා පෙර-පිවිසි පෙර-පිට ක්‍රමය (FIFO) භාවිත කළ විට තොගයේ පිරිවැය, හරිත සාමාන්‍ය ක්‍රමයේදී ලැබෙන අගයට වඩා වැඩි ය. | |
| C - තොග අයිතමයක ආර්ථික ඇණවුම් ප්‍රමාණය වන්නේ එහි වාර්ෂික ඇණවුම් පිරිවැයෙහි සහ වාර්ෂික රඳවාගැනීමේ පිරිවැයෙහි එකතුව අවම වන යළි ඇණවුම් ප්‍රමාණයයි. | |
| D - එක් එක් තොග අයිතමයේ ලැබීම, නිකුත් කිරීම සහ ශේෂය, ප්‍රමාණයෙන් සහ වටිනාකමින් යන දෙකෙන්ම සටහන් කරන ලේඛනය බින් කාඩ් පත්‍රය වේ. | |



48. සීමිත දසුන් පොදු සමාගම නිෂ්පාදන සමාගමක් වන අතර, එය යන්ත්‍ර සහ එකලස් නම් වූ පිරිවැය මධ්‍යස්ථාන දෙකකින් සමන්විත වේ. සමාගම තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරයි. මෙම සමාගමේ ඒකක 30 000 ක ක්‍රියාකාරී මට්ටමේදී පහත තොරතුරු දී ඇත.

විකුණුම් මිල	ඒකකයක් සඳහා රු. 400
ශුද්ධ ලාභ අනුපාතය	25%
සෘජු අමුද්‍රව්‍ය පිරිවැය	ඒකකයක් සඳහා රු. 50
සෘජු ශ්‍රම පිරිවැය	ඒකකයක් සඳහා රු. 35

	පිරිවැය මධ්‍යස්ථානය - යන්ත්‍ර	පිරිවැය මධ්‍යස්ථානය - එකලස්
පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය	යන්ත්‍ර පැයක් සඳහා රු. 25	සෘජු ශ්‍රම පැයක් සඳහා රු. 20
සැකසුම් කිරීමේ කාලය (ඒකකයක් සඳහා)	යන්ත්‍ර පැය 3	සෘජු ශ්‍රම පැය 2

● සමාගමේ ආරම්භක හෝ අවසාන තොග නොතිබුණි.

පහත දැ දක්වන්න.

- (අ) ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය (රු.) :
- (ආ) ක්‍රියාකාරී මට්ටම ඒකක 30 000 කදී මුළු නිෂ්පාදන පිරිවැය (රු.'000) :
- (ඇ) ක්‍රියාකාරී මට්ටම ඒකක 30 000 කදී ඒකකයක් සඳහා නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය (රු.) :

49. ඒකක 25 000 ක නිෂ්පාදන ධාරිතාවයක් සහිත සමාගමක් විසින් නිෂ්පාදනය කර විකුණනු ලබන තනි භාණ්ඩයකට අදාළව පුරෝකථනය කළ තොරතුරු පහත දී ඇත.

දායක විකුණුම් අනුපාතය	40%
ආරක්ෂිත ආන්තිකය (ඒකක සහ වටිනාකම)	ඒකක 9 000 සහ රු. 450 000
මුළු ස්ථාවර පිරිවැය	රු. 120 000

පහත දැ සඳහන් කරන්න.

- (අ) ඒකකයක විකුණුම් මිල (රු.) :
- (ආ) සමවිච්ඡේදන ලක්ෂ්‍යය (ඒකකවලින්) :
- (ඇ) ක්‍රියාකාරී මට්ටම ඒකක 15 000 ක් වන විට ලාභය/(අලාභය) (රු.'000) :

50. සමාගමක් විසින් එහි පැරණි යන්ත්‍රයක් වෙනුවට වසර 10 ක අපේක්ෂිත ඵලදායී ජීවකාලයක් සහිත නව යන්ත්‍රයක් මිල දී ගැනීමට සලකා බලමින් සිටියි. මේ සම්බන්ධයෙන් පුරෝකථනය කළ තොරතුරු පහත දී ඇත.

මිස්තරය	රු.'000
නව යන්ත්‍රයේ පිරිවැය	12 000
නව යන්ත්‍රයේ සුන්බුන් අගය	2 000
පැරණි යන්ත්‍රයේ විකුණුම් මිල	800
පැරණි යන්ත්‍රයේ විකුණුම් වියදම	50
අතිරේක කාරක ප්‍රාග්ධනය (මෙම මුදල ව්‍යාපෘති කාලය අවසානයේදී අයකර ගත හැකි ය.)	2 500
නව යන්ත්‍රය නිසා අඩුවන වාර්ෂික මෙහෙයුම් මුදල් ගලා යාම	1 000
නව යන්ත්‍රය නිසා වැඩිවන වාර්ෂික ආදායම	1 250

මෙම ව්‍යාපෘතිය සඳහා පහත දැ හඳුනාගන්න.

- (අ) ආරම්භක ශුද්ධ මුදල් ගලා යාම (රු.'000) :
- (ආ) පිළිගෙවුම් කාලය (වසර) :
- (ඇ) මුළු පර්යන්ත ශුද්ධ මුදල් ගලා යාම (රු.'000) :

* * *

අ.පො.ස. (උසස් පෙළ) විභාගය - 2025

33 - ගිණුම්කරණය

I පත්‍රය

ප්‍රශ්නය	පිළිතුර
1	4
2	1
3	3

ප්‍රශ්නය	පිළිතුර
15	3
16	3
17	1
18	1
19	5
20	5

ප්‍රශ්නය	පිළිතුර
4	4
5	1
6	2
7	4

ප්‍රශ්නය	පිළිතුර
21	2
22	1
23	2
24	3
25	5

ප්‍රශ්නය	පිළිතුර
8	3
9	5
10	3

ප්‍රශ්නය	පිළිතුර
26	2
27	2
28	4
29	1
30	3

ප්‍රශ්නය	පිළිතුර
11	4
12	3
13	4
14	1

(ප්‍රශ්න 1 - 30 දක්වා සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු 04 බැගින්, මුළු ලකුණු 120)

31. A - ආයෝජකයන් / (3) (01)
 B - ණය සැපයුම්කරුවන් / (4) (01)
 C - රජය / (2) (01)
 D - ගනුදෙනුකරුවන් / (1) (01)

32. රු.'000
 (අ) 400 (01)
 (ආ) 100 (01)
 (ඉ) 200 (02)

33. A - ගැනුම් ජර්නලය (01)
 B - පොදු ජර්නලය (01)
 C - මුදල් ගෙවීම් ජර්නලය (01)
 D - විකුණුම් ජර්නලය } (01)
 මුදල් ලැබීම් ජර්නලය }

34. (අ) ණයගැති පාලන ගිණුම } 1 260
 විකුණුම් ගිණුම } 1 260 } (02)

- (ආ) ණයහිමි පාලන ගිණුම } 800
 ණයගැති පාලන ගිණුම } 280 } (02)
 මුදල් ගිණුම } 520 }

35. A - වියදම (01)
 B - ආදායම් (01)
 C - ආදායම් (01)
 D - වගකීම් (01)

36. A - ගැලපුම් (01)
 B - කාලවිච්ඡේද (01)
 C - අනාවරණ (01)
 D - ආරක්ෂණ (01)

37.

	හර (රු.'000)	බැර (රු.'000)	
(1) ක්ෂය වියදම් ගිණුම	10		
සමුච්චිත ක්ෂය ගිණුම		10	(02)
(2) ක්‍රීඩා උපකරණ පරිත්‍යාග අරමුදල් ගිණුම	250		
ආදායම් සහ වියදම් ගිණුම		250	(02)

38.

	රු.'000	
(අ) අමල්	8 400	(01)
(ආ) බිමල්	6 500	(01)
(ඉ) සිරිල්	4 000	(02)

39.

	රු.'000	
(අ) අමල්	465	(02)
(ආ) බිමල්	310	(02)

40. A - අධ්‍යක්ෂ ජනරාල් (01)
 B - වත්කම් (01) වගකීම් (01)
 C - සත්‍යාපනය කළ හැකි බව (01)

41. A - සත්‍ය (01)
 B - සත්‍ය (01)
 C - අසත්‍ය (01)
 D - සත්‍ය (01)

42. A - රු.6 000 000 (01) හඳුනාගත (01)
 B - අසම්භාව්‍ය වත්කම් (01) සටහන් (01)

43. A - සත්‍ය (01)
 B - අසත්‍ය (01)
 C - සත්‍ය (01)
 D - සත්‍ය (01)

44. A - ක්ෂය කළහැකි අගය (01)
 B - භාවිතය සඳහා පවතින (01)
 C - සුන්ඬුන් අගය/ ක්ෂය ක්‍රමය (01)
 D - ධාරණ වටිනාකම (01)

45. A - ණය හිමිකම්/ණය/තෝලන (01)
 B - ණයගැති පිරිවැටුම් අනුපාතය (01)
 C - ක්ෂණික වත්කම් (01) ජංගම (01)

46. රු.'000
 (අ) 120 (01)
 (ආ) 700 (01)
 (ඉ) 1 020 (02)

47. A - අසත්‍ය (01)
 B - සත්‍ය (01)
 C - සත්‍ය (01)
 D - අසත්‍ය (01)

- 48. (අ) (රු.) 200 (02)
- (ආ) (රු.'000) 6 000 (01)
- (ඉ) (රු.) 100 (01)

- 49. (අ) (රු.) 50 (02)
- (ආ) ඒකක 6 000 (01)
- (ඉ) (රු.'000) 180 (01)

- 50. (අ) (රු.) 13 750 (02)
- (ආ) වසර 6 සහ මාස 2 / වසර 5 (01)
- (ඉ) (රු.) 6 750 (01)

(ලකුණු 80 යි)

ප්‍රශ්න අංක
ප්‍රශ්න අංක

1 - 30
31 - 50

ලකුණු 120
ලකුණු 80
ලකුණු 200

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2025
 கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2025
 General Certificate of Education (Adv. Level) Examination, 2025

ගිණුම්කරණය II
 கணக்கீடு II
 Accounting II

33 S II

පැය තුනයි
 மூன்று மணித்தியாலம்
 Three hours

අමතර කියවීමේ කාලය - මිනිත්තු 10 යි
 மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
 Additional Reading Time - 10 minutes

අමතර කියවීමේ කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කරගැනීමටත් යොදාගන්න.

වැඩිපටහත් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

- උපදෙස්:
- * පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
 - * සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
 - * අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.
 - * මෙම ප්‍රශ්න පත්‍රයට ලකුණු 200 ක් හිමි වේ.

1. සීමිත ජනක පොදු සමාගම නිෂ්පාදන සමාගමක් වන අතර, එය තනි භාණ්ඩයක් නිපදවනු ලබයි. මෙම සමාගම 2024.04.01 දින සංස්ථාපනය කරන ලදී. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සමාගමේ කෙටුම්පත් ආදායම් ප්‍රකාශනය පහත දී ඇත.

2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කෙටුම්පත් ආදායම් ප්‍රකාශනය

	රු.'000
විකුණුම් අයභාරය	92 000
විකුණුම් පිරිවැය	(40 000)
දළ ලාභය	52 000
වෙනත් ආදායම්	4 500
මෙහෙයුම් වියදම්	(32 500)
බදු පසු ලාභය	<u>24 000</u>

කෙටුම්පත් ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමෙන් පසුව 2025.03.31 දිනට සාරාංශගත ශේෂ පිරික්සුම

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
නිෂ්පාදන පිරියත - ප්‍රත්‍යාගණිත අගය	80 000	
කාර්යාල උපකරණ - පිරිවැය	50 000	
සමුච්චිත ක්ෂය :		
නිෂ්පාදන පිරියත		6 000
කාර්යාල උපකරණ		10 000
භාවිත අයිතිය සහිත වත්කම	28 000	
තොගය - නිමි භාණ්ඩ	10 000	
මුදල්	2 500	
වෙළෙඳ ලැබිය යුතු දෑ	25 800	
වෙළෙඳ ගෙවිය යුතු දෑ		20 000
ප්‍රකාශිත ප්‍රාග්ධනය-සාමාන්‍ය කොටස්		125 000
බදු පසු ලාභය		24 000
ප්‍රත්‍යාගණන අතිරික්තය		12 500
ගෙවූ අතුරු ලාභාංශ	1 200	
	<u>197 500</u>	<u>197 500</u>

අතිරේක තොරතුරු:

2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අවසාන මූල්‍ය ප්‍රකාශන කට්ටලය පිළියෙල කිරීමට පෙර පහත තොරතුරු සැලකිල්ලට ගත යුතු වේ.

(i) කෙටුම්පත් ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමේදී භාවිත කළ මෙහෙයුම් පිරිවැයෙහි සංයුතිය පහත පරිදි වේ.

	රු.'000
පරිපාලන වියදම්	6 500
බෙදාහැරීමේ පිරිවැය	6 900
නිෂ්පාදන පිරිසක ක්ෂය	6 000
කාර්යාල උපකරණ ක්ෂය	10 000
කර්මාන්තශාලා ගොඩනැගිලි කුලිය	2 000
ස්ව කක්ෂේරුව යටතේ ගෙවූ ආදායම් බදු	1 100
මුළු මෙහෙයුම් වියදම්	<u>32 500</u>

සමහර නිෂ්පාදන වියදම්ද ඇතුළුව වියදම් අයිතම කිහිපයක් වැරදීමකින් ඉහත මෙහෙයුම් වියදම් තුළ අඩංගු කර ඇත.

(ii) ශේෂ පිරික්සුමේ දක්වා ඇති තොගය ආගණනය කර ඇත්තේ කෙටුම්පත් ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමේදී ඇතැම් නිෂ්පාදන වියදම් ඇතුළත් නොකිරීම හේතුවෙන් වැරදි ලෙස ගණනය කළ නිෂ්පාදන පිරිවැය මත ය. නිමි භාණ්ඩ තොගයේ පිරිවැය, නිෂ්පාදන පිරිවැයෙන් 1/5 කට සමාන වේ. 2025,03.31 දිනට අමුද්‍රව්‍ය හෝ නොනිමි තොග නොතිබුණි.

(iii) අධ්‍යක්ෂ ගාස්තු රු. 7 500 000 ක් සහ විගණන ගාස්තු රු. 2 100 000 ක් 2025.03.31 දිනට ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොතිබුණි.

(iv) දේපළ, පිරිසක සහ උපකරණවලට අදාළ තොරතුරු පහත පරිදි වේ.

- සියලු දේපළ, පිරිසක සහ උපකරණ අයිතම සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලබන අතර ඒවා මිල දී ගත් දින සිට භාවිතය සඳහා පැවතුනි.
- 2025.03.31 දින නිෂ්පාදන පිරිසක එහි වෙළෙඳපොළ වටිනාකම වූ රු. 80 000 000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී. කෙසේ වුවද, ශේෂ පිරික්සුමේ දක්වා ඇති ප්‍රත්‍යාගණන අතිරික්තය ගණනය කර ඇත්තේ ප්‍රත්‍යාගණන වටිනාකම සහ නිෂ්පාදන පිරිසකයේ පිරිවැය යන දෙකෙහි වෙනස පමණක් සැලකිල්ලට ගෙන ය. 2024.04.01 දින මෙම පිරිසකය අත්පත් කර ගන්නා ලදී. එදිනට මෙම නිෂ්පාදන පිරිසකයේ එලදායි ජීවකාලය සහ සුන්බුන් අගය පිළිවෙළින් වසර 10 ක් සහ රු. 7 500 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී.
- කාර්යාල උපකරණවලට අදාළ තොරතුරු පහත පරිදි වේ.

අත්පත්කර ගත් දිනය	පිරිවැය (රු.'000)	එලදායි ජීවකාලය (වර්ෂ)
2024.04.01	30 000	5
2024.10.01	20 000	5
මුළු පිරිවැය	<u>50 000</u>	

කාර්යාල උපකරණවල ඇස්තමේන්තුගත සුන්බුන් අගය ශුන්‍ය වේ. අත්පත් කරගත් දිනය සැලකිල්ලට නොගෙන මුළු වර්ෂය සඳහාම කාර්යාල උපකරණ ක්ෂය කර ඇත.

(v) මෝටර් රථයක භාවිත අයිතිය ලබාගැනීම සඳහා 2024.04.01 දින සමාගම කල්බදු ගිවිසුමකට එළඹෙන ලද අතර මෙදින රු. 20 000 000 ක මූලික ගෙවීමක් කරන ලදී. 2024.04.01 දිනට මුළු කල්බදු වාරිකවල වර්තමාන අගය රු. 30 000 000 ක් විය. කල්බදු ගිවිසුමට අනුව රු. 8 000 000 ක් බැගින් වූ සමාන වාර්ෂික කල්බදු වාරික 5 ක් කල්බදු කාලසීමාව තුළදී ගෙවිය යුතු අතර පළමු වාරිකය 2025.03.31 දින ගෙවන ලදී. කල්බදු කාලසීමාව අවසානයේදී මෝටර් රථයේ අයිතිය කල්බදු ගැනුම්කරුට මාරු නොවේ. මෝටර් රථයේ ඇස්තමේන්තුගත එලදායි ජීවකාලය වර්ෂ 8 ක් වන අතර සුන්බුන් අගය ශුන්‍ය වේ. 2025.03.31 දිනෙන් සහ 2026.03.31 දිනෙන් අවසන් වර්ෂ සඳහා අදාළ කල්බදු පොලිය පිළිවෙළින් රු. 3 126 000 ක් සහ රු. 2 618 000 ක් වේ. මූලික ගෙවීම සහ ගෙවූ ප්‍රථම කල්බදු වාරිකය, භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමට හර කර ඇති අතර මුදල් ගිණුමට බැර කර ඇත. මෙම කල්බදු සඳහා වෙනත් කිසිදු ගිණුම් සටහනක් තබා නොමැත. මෙම මෝටර් රථය භාණ්ඩ බෙදාහැරීම සඳහා යොදා ගැනේ.

(vi) 2025.03.31 දිනට ගෙවිය යුතු ආදායම් බදු රු. 550 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

(vii) සමාගමේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා 2025.05.31 දින අධ්‍යක්ෂවරුන් විසින් අනුමැතිය ලබාදුන් අතර, පහත සිදුවීම් 2025.03.31 දිනට පසුව සිදු වී ඇත.

- ගනුදෙනුකරුවකු විසින් සමාගමට එරෙහිව ගොනු කරන ලද නඩුවක තීන්දුව 2025.04.30 දින ලබාදෙන ලදී. ඒ අනුව ගෙවිය යුතු වන්දිය සම්පූර්ණයෙන්ම පියවීම සඳහා රු. 600 000 ක් සමාගම විසින් මෙදින ගෙවන ලදී. මෙම නඩුව 2024.12.10 දින ගොනුකර තිබුණි.



- 2025.03.31 දිනට පැවති වෙළෙඳ ණයගැතියයක් බුත්වත් වී ඇති බව උසාවිය විසින් 2025.05.15 දින ප්‍රකාශයට පත් කරන ලදී. හේම පිරික්සුමේ දක්වා ඇති වෙළෙඳ ලැබිය යුතු දෑ තුළ මෙම ණයගැතියාගෙන් ලැබිය යුතු රු. 3 500 000 ක් ඇතුළත් විය. සිහිකැඳවීම් කිහිපයක් සිදු කිරීමෙන් පසුව, සමාගමට මෙම ණයගැතියාගෙන් රු. 1 200 000 ක් පමණක් 2025.05.01 දින ලබාගත හැකි විය.
- 2025.05.25 දින සාමාන්‍ය කොටස්හිමියන් සඳහා රු. 500 000 ක අවසාන ලාභාංශයක් අධ්‍යක්ෂවරුන් විසින් යෝජනා කරන ලදී.

අවශ්‍ය වන්නේ:

'LKAS 1- මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම' ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත ජනක පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන් ද ඇතුළුව) :

- (1) 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- (2) 2025.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- (3) 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය (මුළු ලකුණු 40 යි)

2. (අ) හඳුන් ඇඟලුම් (පෞද්ගලික) සමාගම එහි සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා කාල අදනම් මෙන්ම නිමැවුම් පදනම් භාවිත කරයි. 2025 සැප්තැම්බර් මාසය සඳහා සේවක අර්ථසාධක අරමුදලට (EPF) සිදුකළ දායකයන් පහත පරිදි වේ.

සේවකයාගේ නම සහ තනතුර	සේවක අංකය	EPF දායකය (රු.)		එකතුව
		සේවක (12%)	සේවකයා (8%)	
සිල්වා (කළමනාකරු)	01	16 200	10 800	27 000
ප්‍රනාන්දු (යන්ත්‍ර ක්‍රියාකරු)	02	14 160	9 440	23 600
කුමාර (යන්ත්‍ර ක්‍රියාකරු)	03	9 600	6 400	16 000
නදීශා (තත්ත්ව පාලක)	04	9 120	6 080	15 200
එකතුව		49 080	32 720	81 800

අතිරේක තොරතුරු:

- කළමනාකරුට රු. 108 000 ක මාසික මූලික වැටුපක් ගෙවනු ලබයි. අනිකුත් සේවකයන්ගේ මූලික වැටුප නිමැවුම් පදනම මත ගෙවනු ලබයි.
- සියලුම දීමනාවන්ද ඇතුළත්ව දළ වැටුප මත EPF සහ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා දායකයන් ගණනය කරනු ලබයි. ETF සඳහා සේවක දායකත්වය 3% කි.
- රු. 17 000 ක් වූ මාසික ජීවන වියදම් දීමනාවක් සෑම සේවකයකුටම ගෙවනු ලැබේ.
- කළමනාකරුට මාසික ජීවන වියදම් දීමනාවට අමතරව ස්ථාවර මාසික ගමන් වියදම් දීමනාවක්ද ගෙවනු ලැබේ.
- යන්ත්‍ර ක්‍රියාකරුවන්ට පහත දක්වා ඇති පරිදි නිමැවුම් පදනම මත මූලික වැටුප ගෙවනු ලැබේ. මෙයට අමතරව යන්ත්‍ර ක්‍රියාකරුවන්ට ඔවුන්ගේ කාර්යසාධනය මත පදනම්ව නිෂ්පාදන දීමනාවක් ගෙවනු ලැබේ.

සේවකයා	ඒකක	ඒකකයක් සඳහා රේචරය (රු.)	නිෂ්පාදන දීමනාව (රු.)
ප්‍රනාන්දු	350	250	?
කුමාර	240	250	?

- නිෂ්පාදනය කළ මුළු ඒකක 590 හි ගුණත්වය සහතික කිරීම වෙනුවෙන් තත්ත්ව පාලකට ඒකකයකට රු. 100 බැගින් වූ රේචරයක් ගෙවා ඇත.
- ප්‍රනාන්දු සහ නදීශා කාර්ය මණ්ඩල ණය ලබාගෙන ඇති අතර, ඔවුන්ගේ මාසික ණය වාරික සඳහා අඩු කිරීම් පිළිවෙළින් රු. 12 500 ක් සහ රු. 5 000 ක් වේ.

අවශ්‍ය වන්නේ:

2025 සැප්තැම්බර් මාසය සඳහා සීමිත හඳුන් ඇඟලුම් (පෞද්ගලික) සමාගමේ වැටුප් ලේඛනය (ලකුණු 10 යි)

(ආ) සීමිත පෝත් පොදු සමාගම 'A' සහ 'B' නම් වූ වර්ග දෙකක මෙට්ට නිෂ්පාදනය කරනු ලබයි. 'යන්ත්‍ර' සහ 'නිමැවුම්' නම් වූ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකකින් සහ 'ගබඩාව' යන සේවා දෙපාර්තමේන්තුවකින් මෙම සමාගම සමන්විත වේ. මෙම සියලු දෙපාර්තමේන්තු එකම ගොඩනැගිල්ලක් තුළ පිහිටුවා ඇත. මෙම සමාගමේ අපේක්ෂිත ක්‍රියාකාරී මට්ටම මෙට්ට 5 000 ක් වන අතර එය 'A' වර්ගයේ 3 000 කින් ද 'B' වර්ගයේ 2 000 කින් ද සමන්විත වේ. යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ සහ නිමැවුම් දෙපාර්තමේන්තුවේ පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත පිළිවෙළින් යන්ත්‍ර පැය සහ සෘජු ශ්‍රම පැය මත ගණනය කරනු ලබයි. පහත දී ඇති පරිදි සමාගම විසින් පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත දැනටමත් ගණනය කර ඇත.

	යන්ත්‍ර	නිමැවුම්
පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය	යන්ත්‍ර පැයකට රු. 300	සෘජු ශ්‍රම පැයකට රු. 200
අයවැයගත යන්ත්‍ර පැය	30 000	2 000
අයවැයගත සෘජු ශ්‍රම පැය	1 000	20 000

කෙසේ වුවද, සමාගමේ කළමනාකරුවන් විසින් පසුව සිදුකරන ලද විමර්ශනයකදී මෙම පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවේ පහත වැරදි සහ අත්හැරීම් සොයාගන්නා ලදී. තවද පොදුකාර්ය පිරිවැය විභජන පදනම් කිහිපයක් සඳහා සංශෝධනද කළමනාකරුවන් විසින් යෝජනා කරන ලදී.

- යන්ත්‍ර සහ නිමැවුම් දෙපාර්තමේන්තුවලට අදාළ අයවැයගත වනු වේන පිළිවෙළින් රු. 1 000 000 ක් සහ රු. 2 000 000 ක් වීය. කෙසේ වුවද, මෙම වටිනාකම් වැරදීමකින් යන්ත්‍ර දෙපාර්තමේන්තුවට රු. 2 000 000 ක් ලෙසද නිමැවුම් දෙපාර්තමේන්තුවට රු. 1 000 000 ක් ලෙස ද වෙන්කර ඇත.
- යන්ත්‍ර සහ නිමැවුම් දෙපාර්තමේන්තු සඳහා පිළිවෙළින් රු. 3 140 000 ක් සහ රු. 1 860 000 ක් වූ යන්ත්‍ර සඳහා රක්ෂණ වාරික, පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව පිළියෙල කිරීමේදී සැලකිල්ලට ගෙන නොමැත.
- අදාළ දෙපාර්තමේන්තු සඳහා වඩා සුදුසු පොදුකාර්ය පිරිවැය නිරූපණයක් ලබාදීමට පහත සඳහන් සංශෝධන පොදුකාර්ය පිරිවැය විභජන පදනම් සඳහා යෝජනා කර ඇත.

පොදුකාර්ය පිරිවැය වර්ගය	භාවිත කළ පදනම	යෝජිත පදනම
යන්ත්‍ර ක්ෂය	යන්ත්‍ර පිරිවැය	යන්ත්‍ර ධාරණ වටිනාකම
කර්මාන්තශාලා විදුලි වියදම්	භූමි ප්‍රමාණය (වර්ග මීටර)	විදුලි පරිභෝජනය (කිලෝවොට් පැය)

- තවද, ගබඩා දෙපාර්තමේන්තුවේ මුළු පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තුවලට නැවත විභජනය කිරීමේ පදනම් පහත පරිදි වෙනස් කිරීමට යෝජනා කර ඇත.

භාවිත කළ පදනම	යෝජිත පදනම
නිකුත් කළ ගබඩා අධියාවනා පත්‍ර ගණන	අමුද්‍රව්‍ය පරිභෝජන අනුපාතය

- පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව පිළියෙල කිරීමේදී සැලකිල්ලට ගෙන ඇති ගබඩා දෙපාර්තමේන්තුවේ අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය රු. 2 000 000 ක් විය.

අතිරේක තොරතුරු:

- පහත තොරතුරු පොදුකාර්ය පිරිවැය විභජන සහ නැවත විභජන පදනම්වලට අදාළ වේ.

	යන්ත්‍ර	නිමැවුම්	ගබඩා
යන්ත්‍ර පිරිවැය (රු.'000)	8 000	6 000	4 000
යන්ත්‍ර ධාරණ වටිනාකම (රු.'000).....	6 000	2 000	1 000
භූමි ප්‍රමාණය (වර්ග මීටර)	3 000	2 000	1 000
විදුලි පරිභෝජනය (කිලෝවොට් පැය)	5 000	500	500
නිකුත් කළ ගබඩා අධියාවනා පත්‍ර ගණන	150	100	-
අමුද්‍රව්‍ය පරිභෝජන අනුපාතය	80%	20%	-

- අයවැයගත වාර්ෂික යන්ත්‍ර ක්ෂය සහ අයවැයගත කර්මාන්තශාලා විදුලි වියදම් පිළිවෙළින් රු. 2 250 000 ක් සහ රු. 600 000 ක් වේ.

- 'A' වර්ගයේ මෙව්ට ඒකකයක් නිෂ්පාදනය සඳහා සෘජු පිරිවැය :
 සෘජු අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් කිලෝ ග්‍රෑමයක් රු. 450 ක් බැගින්
 සෘජු ශ්‍රම පැය 2 ක් පැයකට රු. 400 බැගින්

- 'A' වර්ගයේ මෙව්ටයක් සැකසීමේ කාලය යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැය 2 ක් සහ නිමැවුම් දෙපාර්තමේන්තුවේ සෘජු ශ්‍රම පැය 2 ක් වේ.

- නිෂ්පාදන පිරිවැය මත 40% ක ලාභයක් එකතුකර විකුණුම් මිල තීරණය කරනු ලබයි.

- කාලවිච්ඡේදය සඳහා අයවැයගත නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය රු. 1 500 000 ක් වන අතර, එය සමානව මෙව්ට වර්ග දෙක අතර බෙදාහරිනු ලැබේ.

අවශ්‍ය වන්නේ:

- (1) පහත දැ පැහැදිලිව දක්වමින් සංශෝධිත පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව :
 - (i) එක් එක් දෙපාර්තමේන්තුව සඳහා දැනටමත් ගණනය කර ඇති මුළු පොදුකාර්ය පිරිවැය
 - (ii) කළමනාකරුවන් හඳුනාගත් වැරදි සහ අත්හැරීම් නිවැරදි කිරීම
 - (iii) පොදුකාර්ය පිරිවැය විභජන පදනම්වල යෝජිත සංශෝධන සඳහා ගැළපීම
 - (iv) ගබඩා දෙපාර්තමේන්තුවේ මුළු පොදුකාර්ය පිරිවැය නැවත විභජනය කිරීමෙන් පසු එක් එක් නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා මුළු පොදුකාර්ය පිරිවැය
- (2) යන්ත්‍ර සහ නිමැවුම් දෙපාර්තමේන්තු සඳහා සංශෝධිත පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත
- (3) 'A' වර්ගයේ මෙව්ටයක් සඳහා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය
- (4) 'A' වර්ගයේ මෙව්ටයක් සඳහා නිෂ්පාදන පිරිවැය
- (5) 'A' වර්ගයේ මෙව්ට සඳහා ඒකක 3 000 ක ක්‍රියාකාරී මව්ටමේදී ලාභය

(ලකුණු 30 යි)
(මුළු ලකුණු 40 යි)

3. (අ) තොග වෙළෙඳ සමාගමක් වන සන්රයිස් ට්‍රේඩින් (පෞද්ගලික) සමාගම 2023 වර්ෂයේදී පිහිටුවන ලදී. මෙම සමාගම එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත. 2025.04.01 දිනට සමාගමේ සාරාංශයක ක්‍රීලා තත්ත්ව ප්‍රකාශනය පහත පරිදි වේ.

	රු. මිලියන
දේපළ, පිරිසන සහ උපකරණ - ධාරණ වටිනාකම	600
තොගය	220
වෙළෙඳ සහ වෙනත් ලැබිය යුතු දෑ	60
මුදල් සහ මුදල් සමාන දෑ	130
මුළු වත්කම	1 010
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	600
රඳවාගත් ඉපැයුම්	200
බැංකු ණය	100
වෙළෙඳ ගෙවිය යුතු දෑ	70
ගෙවිය යුතු VAT	40
ලිඛිත සහ මුළු වගකීම්	1 010

2025.06.30 දිනෙන් අවසන් කාර්තුව තුළදී පහත ගනුදෙනු මෙම සමාගමේ සිදු වී ඇත.

- ගනුදෙනු**
- රු. මිලියන 59 කට භාණ්ඩ ණයට මිල දී ගැනීම (රු. මිලියන 9 ක VAT ඇතුළත්ව).
 - රු. මිලියන 118 කට භාණ්ඩ ණයට විකිණීම (රු. මිලියන 18 ක VAT ඇතුළත්ව). මෙම භාණ්ඩවල පිරිවැය රු. මිලියන 70 කි.
 - රු. මිලියන 29.5 කට කලින් විකුණන ලද භාණ්ඩ ආපසු ලැබීම (රු. මිලියන 4.5 ක VAT ඇතුළත්ව). මෙම භාණ්ඩවල පිරිවැය රු. මිලියන 16 ක් විය.
 - රු. මිලියන 60 ක් වූ වෙළෙඳ ණයහිමියන් රු. මිලියන 10 ක වට්ටමක් ලැබීමෙන් පසුව පියවීම.
 - රු. මිලියන 5 ක වට්ටමක් ලබා දීමෙන් පසුව රු. මිලියන 75 ක් වෙළෙඳ ණයගැනියන්ගෙන් ලැබීම.
 - මෙම කාර්තුව සඳහා රු. මිලියන 10 ක පොලී වියදමද ඇතුළත්ව රු. මිලියන 50 ක බැංකු ණය වාරිකය ගෙවීම.
 - රු. මිලියන 12 ක නව යන්ත්‍රයක් අත්පිට මුදලට මිල දී ගන්නා ලද අතර, මෙම යන්ත්‍රයේ මූලික පරීක්ෂණ වටය සඳහා අමුද්‍රව්‍ය පිරිවැය වූ රු. මිලියන 1 ක්ද ගෙවන ලදී.
 - මෙම කාර්තුවට අදාළ රු. මිලියන 3 ක විදුලි ගාස්තු ගෙවීම.
 - ව්‍යාපාර ප්‍රවර්ධන ක්‍රියාකාරකමක් ලෙස පිරිවැය රු. මිලියන 2 ක භාණ්ඩ පාසලකට පරිත්‍යාග කිරීම.
 - රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනික කරමින් රු. මිලියන 25 ක සාමාන්‍ය කොටස් නිකුත් කිරීම.
 - 2025.04.01 දිනට ගෙවිය යුතු VAT රු. මිලියන 40 දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවීම.
 - කළමනාකරණ අධ්‍යක්ෂගේ පෞද්ගලික ආදායම් බදු සඳහා රු. මිලියන 4 ක් සමාගම විසින් ගෙවීම.
 - ස්ව තක්සේරු පදනම මත මෙම කාර්තුව සඳහා ගණනය කළ රු. මිලියන 8 ක ආදායම් බදු ගෙවීම.
 - මෙම කාර්තුව සඳහා දේපළ, පිරිසන සහ උපකරණ මත ක්ෂය රු. මිලියන 14 ක් වෙන් කිරීම.

අවශ්‍ය වන්නේ:

(1) 2025.04.01 දිනට ශේෂ සටහන් කර අංක 1 සිට 14 දක්වා ඇති ගනුදෙනුවල බලපෑම (අගයන් සහිතව) ගිණුම්කරණ සමීකරණය භාවිත කරමින් පෙන්නුම් කරන්න. එක් එක් අගය ඉදිරියෙන් එය වැඩි වේ නම් (+) ද, අඩු වේ නම් (-) ද යන්න සඳහන් කරන්න. ගැනුම්, විකුණුම් හා ආපසු එවුම් යන සියල්ලම මත VAT, ගිණුම්කරණ සමීකරණයේ VAT පාලන නිරූපිත සටහන් කළ යුතු වේ. (මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න).

ශේෂය / ගනුදෙනු අංකය	වත්කම				වගකීම්			විච්චම්	
	දේපළ, පිරිසන සහ උපකරණ	තොගය	වෙළෙඳ සහ වෙනත් ලැබිය යුතු දෑ	මුදල් සහ මුදල් සමාන දෑ	බැංකු ණය	වෙළෙඳ ගෙවිය යුතු දෑ	VAT පාලන	සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	රඳවාගත් ඉපැයුම්
2025.04.01 දිනට ශේෂය									
1									
2									

2025.06.30 දිනට ශේෂය									

(2) 2025.06.30 දිනෙන් අවසන් කාර්තුව සඳහා ශුද්ධ ලාභය (රඳවාගත් ඉපැයුම් නිරූපිත මත පදනම්ව) (ලකුණු 25යි)

(ආ) විදේශ ක්‍රීඩා සමාජයේ පොත්වලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	2025.03.31 දිනට (රු.'000)	2024.03.31 දිනට (රු.'000)
සමුච්චිත අරමුදල	?	900
යාවජීව සාමාජික අරමුදල.....	320	400
ක්‍රීඩා උපකරණ අරමුදල.....	?	800
ගොඩනැගිලි අරමුදල	2 000	-
දේපළ, පිරිසහ හා උපකරණ - ධාරණ වටිනාකම	1 350	1 500
ගොඩනැගිලි නොතිම් වැඩ.....	300	-
හිඟවී සාමාජික මුදල්	?	30

අතිරේක තොරතුරු:

- (i) 2024.03.31 දිනට ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් 60 දෙනෙකු සිටි අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකු යාවජීව සාමාජිකයන් වේ. යාවජීව සාමාජිකත්වය ක්‍රීඩා සමාජයේ ආරම්භක සාමාජිකයන්ට සීමා වේ.
- (ii) යාවජීව සාමාජික මුදල වාර්ෂිකව ආදායම් ලෙස හඳුනා ගැනේ.
- (iii) එක් සාමාජිකයකු සඳහා වාර්ෂික සාමාජික මුදල රු. 12 000 ක් වේ. මෙම වාර්ෂික සාමාජික මුදල එකවර වර්ෂය ආරම්භයේදී හෝ මාසිකව රු. 1 000 බැගින් සමාන වටිනාකමවලින් ගෙවිය හැකි ය. වර්ෂය ආරම්භයේදී වාර්ෂික සාමාජික මුදල එකවර ගෙවූ විට 10% ක වට්ටමක් සාමාජිකයන්ට ලබාදෙන අතර, ලද ශුද්ධ සාමාජික මුදල, ආදායම ලෙස හඳුනාගැනීමේ ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තිය වේ.
- (iv) 2024.04.01 දිනට නව සාමාජිකයන් 15 දෙනෙකු ක්‍රීඩා සමාජයට බැඳුණි. නව සාමාජිකයකු ක්‍රීඩා සමාජයට බැඳෙන විට රු. 5 000 ක ඇතුළත්වීමේ ගාස්තුවක් ගෙවිය යුතු වේ. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සාමාජිකයන් 40 දෙනෙකු (නව සාමාජිකයන් 15 දෙනා ද ඇතුළුව) වාර්ෂික සාමාජික මුදල එකවර වර්ෂය ආරම්භයේදී ගෙවන ලදී. ඉතිරි සාමාජිකයන් සාමාජික මුදල් මාසික පදනම මත ගෙවන ලදී. මෙම සාමාජිකයන් අතුරෙන් 5 දෙනෙකු මාස 09 කට පමණක් සාමාජික මුදල් ගෙවන ලද අතර ඉතිරි සාමාජිකයන් මුළු වර්ෂය සඳහාම සාමාජික මුදල් ගෙවන ලදී. 2024.03.31 දිනට හිඟවී සාමාජික මුදල් වර්ෂය තුළදී ලැබුණි.
- (v) පරිත්‍යාග භාවිත කළ සහ භාවිත කිරීමට එකඟ වී ඇති ප්‍රමාණයන්හි එකතුව මත ආදායම ලෙස හඳුනාගැනීමේ ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තිය වේ.
- (vi) ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම සඳහා පසුගිය වර්ෂයක ලද පරිත්‍යාගයක් ක්‍රීඩා උපකරණ අරමුදල ලෙස හඳුනාගෙන ඇත. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ක්‍රීඩා සමාජය විසින් පිරිවැය රු. 400 000 ක ක්‍රීඩා උපකරණ අත්පිට මුදලට මිල දී ගන්නා ලදී. මෙම මිල දී ගැනීම වෙනුවෙන් රු. 300 000 ක් ක්‍රීඩා උපකරණ අරමුදලින් භාවිත කරන ලදී.
- (vii) ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට 2025.01.01 දින ලද රු. 2 000 000 ක පරිත්‍යාගයක් ගොඩනැගිලි අරමුදල ලෙස හඳුනාගෙන ඇත. මෙම ක්‍රීඩාංගණයේ සැලසුම පිළියෙල කිරීමට 2025.01.20 දින රු. 150 000 ක පිරිවැයක් ක්‍රීඩා සමාජය විසින් ගෙවන ලද අතර 2025.03.01 දින ඉදිකිරීම කටයුතු ආරම්භ කරන ලදී. ඉදිකිරීමේ කටයුතු සඳහා රු. 300 000 ක් වූ ප්‍රථම ගෙවීම 2025.03.31 දිනට ගෙවිය යුතු විය. මෙම මුදල 2025.04.10 දින ගෙවන ලදී. මෙම ඉදිකිරීමට අදාළ සියලු පිරිවැය දැරීම සඳහා ගොඩනැගිලි අරමුදල භාවිත කෙරේ.
- (viii) ප්‍රවර්තන වර්ෂය සඳහා ක්‍රීඩා සමාජයේ මෙහෙයුම් වියදම රු. 550 000 ක් ලෙස ගණනය කර ඇති අතර, මෙය තුළ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සැලසුම් පිරිවැයද ඇතුළත් වේ. කෙසේ වුවද, දේපළ, පිරිසහ සහ උපකරණ ක්ෂය මෙම වියදම් තුළ ඇතුළත් වී නොමැත.
- (ix) ක්‍රීඩා උපකරණ මිල දී ගැනීම, හැර වෙනත් දේපළ, පිරිසහ සහ උපකරණ අත්පත් කර ගැනීමක් හෝ ඉවත් කිරීමක් හෝ මෙම වර්ෂය තුළදී සිදු වී නොමැත.

අවශ්‍ය වන්නේ:

- ක්‍රීඩා සමාජයට අදාළව:
- (1) 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සාමාජික මුදල් ගිණුම
- (2) 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
- (3) 2025.03.31 දිනට හිමිකම (එක් එක් අයිතමය වෙන වෙනම දක්වන්න)

(ලකුණු 15 යි)
(මුළු ලකුණු 40 යි)



4. (අ) 2025.01.01 දින නාරද මුද්දර්ස් සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරය ණය පදනම මත පමණක් භාණ්ඩ මිල දී ගනු ලබන අතර, භාණ්ඩ විකිණීම ණය පදනමට මෙන්ම අත්පිට මුදලටද සිදු කරයි. මෙම ව්‍යාපාරය එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත. පහත ගනුදෙනු 2025 ජනවාරි මාසයේ දී ව්‍යාපාරය විසින් සිදු කර ඇත.

දිනය	ගනුදෙනුව
2025.01.01	අයිතිකරු විසින් මුදලින් රු. 200 000 ක් සහ රු. 480 000 ක් වටිනා ලී බඩු, ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරන ලදී. රු. 600 000 ක බැංකු ණයක් 12% ක වාර්ෂික ණය පොලියකට ලබා ගන්නා ලදී.
2025.01.05	රු. 472 000 ක භාණ්ඩ දසුන්ගෙන් ණයට මිල දී ගන්නා ලදී (රු. 72 000 ක VAT ඇතුළත්ව).
2025.01.07	රු. 118 000 ක භාණ්ඩ අත්පිට මුදලට විකුණන ලදී (රු. 18 000 ක VAT ඇතුළත්ව).
2025.01.12	රු. 236 000 ක භාණ්ඩ බිහාරට ණයට විකුණන ලදී (රු. 36 000 ක VAT ඇතුළත්ව).
2025.01.15	රු. 531 000 ක භාණ්ඩ අරුන්ගෙන් ණයට මිල දී ගන්නා ලදී (රු. 81 000 ක VAT ඇතුළත්ව).
2025.01.20	රු. 590 000 ක භාණ්ඩ සඳුන්ට ණයට විකුණන ලදී (රු. 90 000 ක VAT ඇතුළත්ව).
2025.01.22	බිහාරගෙන් ලැබිය යුතු මුළු මුදල් ලැබුණි.
2025.01.25	රු. 10 000 ක වට්ටමක් ලැබීමෙන් පසුව දසුන්ට ගෙවිය යුතු මුළු මුදල පියවන ලදී.
2025.01.28	රු. 140 000 ක මෙහෙයුම් වියදම් ගෙවන ලදී.
2025.01.31	රු. 6 000 ක පොලිය ද ඇතුළත්ව රු. 13 000 ක් වූ මාසික බැංකු ණය වාරිකය ගෙවන ලදී.

අතිරේක තොරතුරු:

- 2025.01.01 දින සිට ලී බඩු භාවිතය සඳහා පැවතුණි. එහි ඇස්තමේන්තුගත ඵලදායී ජීවකාලය වසර 5 ක් වන අතර සුන්බුන් අගය ශුන්‍ය වේ.

අවශ්‍ය වන්නේ:

- 2025 ජනවාරි මාසය සඳහා පහත මූලික සටහන් පොත්:
 - (i) මුදල් ලැබීම් ජර්නලය
 - (ii) මුදල් ගෙවීම් ජර්නලය
 - (iii) විකුණුම් ජර්නලය
 - (iv) ගැනුම් ජර්නලය
 - (v) පොදු ජර්නලය
- මූලික සටහන් පොත්වල එකතුව පොදු ලෙජරයට පිටපත් කිරීමට ජර්නල් සටහන් (සංලක්ෂ්‍යය අවශ්‍ය වේ)
- 2025 ජනවාරි මාසය සඳහා පොදු ලෙජරයේ පහත ගිණුම්:
 - (i) මුදල් ගිණුම
 - (ii) VAT පාලන ගිණුම
 - (iii) බැංකු ණය ගිණුම (ලකුණු 25 ඩ)

(ආ) නිෂ්පාදන සමාගමක් දැනට තිබෙන යන්ත්‍රයක් වෙනුවට ඉහළ තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් සලකා බලමින් සිටියි. මෙම නව යන්ත්‍රය වර්ෂ 5 ක කාලයක් සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරයි. මේ සම්බන්ධයෙන් පහත ඇස්තමේන්තුගත තොරතුරු සපයා ඇත.

	රු.'000
නව යන්ත්‍රයේ ගැනුම් මිල	11 000
නව යන්ත්‍රය ස්ථාපනය කිරීමේ සහ ප්‍රවාහන පිරිවැය	1 000
අතිරේක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව	2 200
පැරණි යන්ත්‍රයේ විකුණුම් මිල	1 200
පැරණි යන්ත්‍රයේ ධාරණ වටිනාකම	400
පැරණි යන්ත්‍රය විකිණීමෙන් ඇති වන ලාභය මත ගෙවිය යුතු බදු	250
ව්‍යාපෘති කාලය අවසානයේදී නව යන්ත්‍රයේ සුන්බුන් අගය	2 000

අතිරේක තොරතුරු:

- ව්‍යාපෘති කාලය අවසානයේදී අමතර කාරක ප්‍රාග්ධනය සම්පූර්ණයෙන් අය කර ගත හැකි ය.
- නව යන්ත්‍රය මිල දී ගන්නේ නම්, පළමු වර්ෂයේදී අපේක්ෂිත වාර්ෂික මුදල් ගලායීම රු. 5 000 000 ක් වන අතර, ඉන් පසුව මෙම වටිනාකම ව්‍යාපෘතියේ සෑම වර්ෂයකදීම 10% බැගින් වැඩි වේ.
- ව්‍යාපෘතියේ අපේක්ෂිත මෙහෙයුම් වියදම් (වාර්ෂික ක්ෂය ද ඇතුළත්ව) පහත පරිදි වේ.

වර්ෂය	1	2	3	4	5
මෙහෙයුම් වියදම් (රු.'000)	2 900	2 900	2 950	3 050	3 120.5

- සමාගම සරල මාර්ග ක්‍රමය භාවිත කරමින් වත්කම් ක්ෂය කරනු ලබයි.
- සමාගමේ ආදායම් බදු අනුපාතය වාර්ෂික ලාභය මත 20% ක් වන අතර, ආදායම් බදු සෑම වර්ෂයක් අවසානයේදීම ගෙවිය යුතු වේ.
- ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 12% ක් වන අතර එහි වට්ටම් සාධක පහත පරිදි වේ.

වර්ෂය	1	2	3	4	5
වට්ටම් සාධකය (ආසන්න දශම ස්ථාන දෙකකට)	0.89	0.80	0.71	0.64	0.57

අවශ්‍ය වන්නේ:

- ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මූලික සහ වාර්ෂික මුදල් ගලායීම් සහ ගලායාම් (එක් එක් මුදල් ප්‍රවාහ අයිතමය වේන වෙනම දැක්වීමක්)
- ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය (NPV)
- ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව ව්‍යාපෘතියෙහි ආයෝජනය කිරීම සඳහා නිර්දේශය
- ව්‍යාපෘතියේ ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය (සාමාන්‍ය ආයෝජනය මත පදනම්ව)

(ලකුණු 15 ඩ)
(මුළු ලකුණු 40 ඩ)
(අලවුම් පිටුව බලන්න.)

(අ) 2024.04.01 දින සීමිත ගිහාන් පොදු සමාගම වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. සමාගම විසින් 2024.04.01 දින සාමාන්‍ය කොටස් නිකුත් කරන ලද අතර 2024.09.30 දින 10% බැංකු ණයක් ලබාගන්නා ලදී. 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී වෙනත් කිසිදු සාමාන්‍ය කොටස් නිකුතුවක් සිදු කර නොමැත. පහත තොරතුරු ප්‍රවර්තන වර්ෂයට අදාළ වේ.

2025.03.31 දිනට:	රු.'000
මුළු වත්කම්	42 000
මුළු හිමිකම්	24 000
මුළු වගකීම්	18 000
තොගය	3 016
වෙළෙඳ ණයගැනීමේ	2 580
මුදල්	164
2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා:	
විකුණුම් පිරිවැය	15 080
මෙහෙයුම් වියදම් (ක්ෂය ද ඇතුළුව)	2 720
පොලී වියදම	720
බදු වියදම	1 080

අභිරේඛ තොරතුරු:

- 2025.03.31 දිනට ණය හිමිකම් අනුපාතය 0.60
- ප්‍රවර්තන වර්ෂය සඳහා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (ROE) 15%
- සාමාන්‍ය කොටස් ගණන 2 000 000
- බැංකු ණය හැර වෙනත් ජංගම නොවන වගකීම් නොමැත.
- සමාගමේ සියලු විකුණුම් ණය පදනමට සිදු කෙරේ.
- ප්‍රවර්තන වර්ෂය තුළදී සමාගමේ එකම ආදායම් ප්‍රභවය විකුණුම් වේ.
- සමාගම විසින් ප්‍රවර්තන වර්ෂය සඳහා රු. 800 000 ක ලාභාංශ ගෙවා ඇත.
- වර්ෂයක් සඳහා දින 360 ක් බව උපකල්පනය කරන්න.

සීමිත ගිහාන් පොදු සමාගමේ තරගකාරී සමාගමක් වන සීමිත කපුන් පොදු සමාගමේ ප්‍රවර්තන වර්ෂයට අදාළ අනුපාත පහත දී ඇත.

කොටසක ලාභාංශ (රු.)	0.30
ජංගම අනුපාතය	1.80
ණයගැනීම් පිරිවැටුම් අනුපාතය (වාර)	5.5
තොග රඳවාගැනීමේ කාලය (දින)	80
දළ ලාභ අනුපාතය	32%

අවශ්‍ය වන්නේ:

- (1) 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත ගිහාන් පොදු සමාගමේ බදු පසු ලාභය
- (2) ප්‍රවර්තන වර්ෂය සඳහා සීමිත ගිහාන් පොදු සමාගමේ පහත අනුපාත:
 - (i) කොටසක ලාභාංශ
 - (ii) ජංගම අනුපාතය
 - (iii) ණයගැනීම් පිරිවැටුම් අනුපාතය (වසර අග ණයගැනීම් ගේෂය මත පදනම්ව)
 - (iv) තොග රඳවාගැනීමේ කාලය (වසර අග තොග ගේෂය මත පදනම්ව)
 - (v) දළ ලාභ අනුපාතය
- (3) ඉහත (2) කොටසෙහි ගණනය කරන ලද අනුපාත, සීමිත කපුන් පොදු සමාගමේ දී ඇති අනුපාත සමග සංසන්දනය කරමින් පහත එක් එක් අවස්ථාවට අදාළ සමාගමේ නම හේතුවද සඟහා දක්වන්න.
 - (i) විකුණුම් මත වඩා ඉහළ ලාභ අනුපාතයක් පවත්වාගනු ලබන සමාගම
 - (ii) කෙටිකාලීන ණය වගකීම් පියවීම සඳහා වඩා ඉහළ හැකියාවක් ඇති සමාගම
 - (iii) ණයගැනීම් ගෙන් මුදල් එකතු කරගැනීම වඩාත් කාර්යක්ෂමව සිදු කරනු ලබන සමාගම
 - (iv) වඩා කෙටි කාලයක් තුළදී තොග විකුණනු ලබන සමාගම
 - (v) ලාභයෙන් වැඩි කොටසක් අනාගත ආයෝජන සඳහා රඳවාගනු ලබන සමාගම

(ලකුණු 15 යි)
(මුළු ලකුණු 40 යි)

6. (අ) සීමිත ඩිලාන් පොදු සමාගමේ 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීම සඳහා පහත තොරතුරු සමාගමේ පොත්වලින් උපුටා ගන්නා ලදී.

	රු.'000
අත්පිට විකුණුම්	36 500
විකුණුම් පිරිවැය	30 000
මෙහෙයුම් වියදම්	10 000
ගෙවූ පොලී වියදම	6 000
ආදායම් බදු වියදම	3 500
කොටස්වල ආයෝජනය සඳහා ගෙවූ මුදල	12 000
යන්ත්‍රයක් මිලට ගැනීම	28 000
සාමාන්‍ය කොටස් නිකුත් කිරීම	25 000
සාමාන්‍ය කොටස්හිමියන් සඳහා ලාභාංශ	3 000

(ලකුණු 15 යි)

අතිරේක තොරතුරු:

(i) මුළු සංගම වත්කම් සහ මුළු සංගම වගකීම් පහත අයිතමවලින් සමන්විත විය.

	2025.03.31 දිනට (රු.'000)	2024.03.31 දිනට (රු.'000)
තොග	8 000	6 500
වෙළෙඳ ලැබිය යුතු දෑ	9 500	10 750
මුදල් සහ මුදල් සමාන දෑ	(5 650)	1 100
වෙළෙඳ ගෙවිය යුතු දෑ	4 750	6 250
උපචිත මෙහෙයුම් වියදම්	1 000	600
ගෙවිය යුතු ආදායම් බදු	850	1 250

(ii) 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ණයට විකුණුම් රු. 32 000 000 ක් විය.

(iii) 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. 4 500 000 ක ක්ෂය වියදම සහ රු. 500 000 ක දුන් වට්ටම්, මෙහෙයුම් වියදම් තුළ ඇතුළත් විය.

(iv) ඉහත සඳහන් කර ඇති රු. 28 000 000 ක් පිරිවැය වූ යන්ත්‍රය සීමිත නලින් පොදු සමාගමෙන් 2024.10.01 දින මිල දී ගන්නා ලදී. මේ සඳහා සමාගම විසින් රු. 20 000 000 ක් මුදලින් ගෙවූ අතර ඉතිරි මුදල පියවීම සඳහා සමාගම විසින් සාමාන්‍ය කොටස් සීමිත නලින් පොදු සමාගම වෙත එදිනම නිකුත් කරන ලදී.

(v) ඉහත සඳහන් කර ඇති රු. 25 000 000 ක සාමාන්‍ය කොටස් නිකුත් කිරීම සමන්විත වන්නේ පහත දෑ වලිනි:

- රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනික කිරීම රු. 12 000 000
- යන්ත්‍රය මිල දී ගැනීම වෙනුවෙන් සීමිත නලින් පොදු සමාගම වෙත නිකුත් කරන ලද කොටස්
- වර්ෂය තුළදී මුදලට සිදුකළ මහජන කොටස් නිකුත් කිරීම

(vi) ඉහත සඳහන් කර ඇති සාමාන්‍ය කොටස්ගිණියන් සඳහා ලාභාංශ රු. 3 000 000 පහත පරිදි ගණනය කර ඇත.

	රු.'000
සාමාන්‍ය කොටස්ගිණියන්ට ගෙවූ අතුරු ලාභාංශ	2 500
සාමාන්‍ය කොටස්ගිණියන්ට සඳහා යෝජිත ලාභාංශ	1 500
කොටස්වල ආයෝජනය කිරීම තුළින් ලද ලාභාංශ	(1 000)
	<u>3 000</u>

අවශ්‍ය වන්නේ:

'LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය' ප්‍රමිතයට අනුව 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත ඩිලාන් පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ඇති වූ මුදල් ප්‍රවාහ පෙන්වුම් කිරීමේදී සෘජු ක්‍රමය භාවිත කරන්නා). (ලකුණු 20 යි)

(ආ) 'යුනයිටඩ් ස්පෝර්ට්ස් ක්ලබ්', සිය 50 වන සැමරුම 2026 ජනවාරි මාසයේදී විශේෂ ආරාධිත අමුත්තන් 8 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සැමරීම සඳහා උත්සවයක් සැලසුම් කරයි. මෙම ක්‍රීඩා සමාජය සාමාජිකයන් 75 දෙනෙකුගෙන් සමන්විත වේ. උත්සවය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය පහත පරිදි වේ.

	රු.
ශබ්ද විකාශන යන්ත්‍රය කුලියට ගැනීමේ පිරිවැය	18 000
විශේෂිත ආරාධිත අමුත්තන්ට මල්මාලා	8 000
සැරසිලි	20 000
ශාලා ගාස්තුව	12 000
නර්තන කණ්ඩායමේ පිරිවැය	11 500
උත්සවය සඳහා වතුර බෝතල්	2 500
එක් සමරු කිලිණයක පිරිවැය	1 000
සාමාජිකයකු සඳහා බීම බෝතලයක පිරිවැය	400
සාමාජිකයකු සඳහා ආහාර පැකට් එකක පිරිවැය	1 100
සාමාජිකයකු සඳහා ටී-ෂර්ට් එකක පිරිවැය	1 500

අතිරේක තොරතුරු:

- ක්‍රීඩා සමාජය විසින් සැම විශේෂිත ආරාධිත අමුත්තකුටම සමරු කිලිණයක් ලබා දීමට තීරණය කර ඇත.
- උත්සවය සඳහා සහභාගිවන සෑම සාමාජිකයකුම සමරු කිලිණයක් සහ ටී-ෂර්ට් එකක් ලැබීමට හිමිකම් ලබයි.
- උත්සවය සඳහා සහභාගිවන සෑම සාමාජිකයකුගෙන්ම රු. 6 000 ක ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇත.

අවශ්‍ය වන්නේ:

- (1) උත්සවයේ මුළු ස්ථාවර පිරිවැය
- (2) සාමාජිකයකු සඳහා විවලා පිරිවැය
- (3) සාමාජිකයකු සඳහා දායකය
- (4) උත්සවයේ මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා එයට සහභාගි විය යුතු සාමාජිකයන් ගණන
- (5) උත්සවය සඳහා සාමාජිකයන් 60 දෙනෙකු සහභාගි වන්නේ නම් අපේක්ෂිත අතිරික්තය
- (6) විශේෂ ආරාධිත අමුත්තන්ට පිරිනමන සමරු කිලිණ සඳහා අනුග්‍රාහකත්වයක් ලැබෙන්නේ නම්, උත්සවයේ මුළු පිරිවැය ආවරණය කරගැනීමට සහභාගි විය යුතු සාමාජිකයන් ගණන
- (7) රු. 20 000 ක පරිත්‍යාගයක් ලැබේ නම් සහ උත්සවය සඳහා සාමාජිකයන් 50 දෙනෙකු සහභාගි වන්නේ නම් මුළු පිරිවැය ආවරණය කරගැනීම සඳහා සාමාජිකයකුගෙන් අයකළ යුතු ගාස්තුව

(ලකුණු 20 යි)
(මුළු ලකුණු 40 යි)

ප්‍රශ්න අංක 1

(1)

සීමිත ජනතා සෞඛ්‍ය සමාගම
 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

} 01

	සටහන්	රු.'000	
විකුණුම්		92 000	
විකුණුම් පිරිවැය		(46 400)	03 පෙරවැඩ1
දළ ලාභය		45 600	
වෙනත් ආදායම්		4 500	
බෙදාහැරීමේ පිරිවැය		(19 200)	02 පෙරවැඩ2
පරිපාලන වියදම්		(24 100)	03 පෙරවැඩ3
වෙනත් වියදම්		(600)	01 පෙරවැඩ4
මූලික පිරිවැය		(3 126)	01 පෙරවැඩ5
බදු පෙර ලාභය	01	3 074	
ආදායම් බදු වියදම්		(1 650)	01 පෙරවැඩ6
වර්ෂය සඳහා ලාභය	01	1 424	
වෙනත් විස්තීර්ණ ආදායම්			
ප්‍රත්‍යාගමන අතිරික්තයේ වෙනස		18 500	01
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම්	01	19 924	

සටහන් 01: වර්ෂය සඳහා බදු පෙර ලාභය ගණනය කිරීමේ දී පහත වියදම් ද අඩු කර ඇත.

	රු.'000	
කල්බදු පොලිය	3 126	
දේපළ, පිරිසිදු සහ උපකරණ ක්ෂය	14 000	
භාවිත අයිතිය සහිත වස්තූන් ක්ෂය	10 000	
වත්දි සඳහා ප්‍රතිපාදන	600	01 අලාභ ද සහිතව කිතුම් අයිතිය 2 කට උපරිම ලකුණු 01
වෙළෙඳ ලාභීය යුතු දෑ මත භානිකරණ අලාභය	2 300	
අධ්‍යක්ෂ භාණ්ඩ	7 500	
විගණන භාණ්ඩ	2 100	

(ලකුණු 16)

පෙරවැඩ1 විකුණුම් පිරිවැය	රු.'000	
ශේෂය	40 000	
නිෂ්පාදන පිරියත ක්ෂය	6 000	01
කර්මාන්තශාලා ගොඩනැගිලි කුලිය	2 000	01
අවසාන කොහය වැඩිවීම	(1 600)	01
එකතුව	46 400	
පෙරවැඩ2 බෙදාහැරීමේ පිරිවැය		
ශේෂය	6 900	
වෙළෙඳ ලැබිය යුතු දෑ මත හානිකරණ අලාභය	2 300	01
භාවිත අයිතිය සහිත වත්කම් ක්ෂය	10 000	01
එකතුව	19 200	
පෙරවැඩ3 පරිපාලන වියදම්		
ශේෂය	6 500	
අධීක්ෂ ගාස්තු	7 500	01
විගණන ගාස්තු	2 100	01
කාර්යාල උපකරණ ක්ෂය	8 000	01
එකතුව	24 100	
පෙරවැඩ4 වෙනත් වියදම්		
ශේෂය	-	
වන්දි සඳහා ප්‍රතිපාදන	600	01
එකතුව	600	
පෙරවැඩ5 මූල්‍ය පිරිවැය		
ශේෂය	-	
කල්බදු පොලිය	3 126	01
එකතුව	3 126	
පෙරවැඩ6 ආදායම් බදු වියදම		
වර්ෂය සඳහා ගෙවූ ආදායම් බදු	1 100	
2025.03.31 දිනට ගෙවිය යුතු ආදායම් බදු	550	01
වර්ෂය සඳහා ආදායම් බදු වියදම	1 650	

(2)

සිමිත ජනක පොදු සමාගම

2025.03.31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

01

	සටහන්	රු.'000	
ජංගම නොවන වත්කම්			
දේපල; පිරිසිදු සහ උපකරණ	02	01 122 000	
භාවිත අයිතිය සහිත වත්කම්	03	01 40 000	
ජංගම වත්කම්			
තොගය		11 600	01 පෙරවැඩ7
වෙළෙඳ ලැබිය යුතු දෑ		23 500	01 පෙරවැඩ8
මුදල් හා මුදල් සමාන දෑ		2 500	
මුළු වත්කම්		199 600	
හිමිකම			
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්		*125 000	ඕනෑම
ප්‍රත්‍යාගණන සංචිතය	02	*18 500	අයිතම
රඳවාගත් ඉපැයුම්		*224	දෙකකට
ජංගම නොවන වගකීම්			
කල්බදු වගකීම්	01	19 744	පෙරවැඩ9
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		20 000	
කල්බදු වගකීම්		5 382	01
ආදායම් බදු ප්‍රතිපාදනය		550	01
වෙනත් ගෙවිය යුතු දෑ		10 200	02 පෙරවැඩ10
මුළු හිමිකම සහ වගකීම්		199 600	

සටහන් 02: දේපල, පිරියත සහ උපකරණ

රු.'000

පිරිවැය/අගය	නිෂ්පාදන පිරියත	කාර්යාල උපකරණ	එකතුව
2024.04.01 දිනට ශේෂය	-	-	-
එකතු කිරීම්	67 500 (01)	50 000	117 500
ප්‍රත්‍යාගමන අතිරික්තය	(01) 18 500		18 500
සමුච්චිත ක්ෂය මාරු කිරීම	(6 000)	(01) -	(6 000)
2025.03.31 දිනට ශේෂය	80 000	50 000	130 000
සමුච්චිත ක්ෂය	නිෂ්පාදන පිරියත	කාර්යාල උපකරණ	එකතුව
2024.04.01 දිනට ශේෂය	-	-	-
වර්ෂය සඳහා ක්ෂය	(01) 6 000	8 000	14 000
සමුච්චිත ක්ෂය මාරු කිරීම	(6 000)	(01) -	(6 000)
2025.03.31 දිනට ශේෂය	-	8 000	8 000
2025.03.31 දිනට ධාරණ වටිනාකම	80 000	42 000	122 000

සටහන් 03: භාවිත අයිතිය සහිත වත්කම (රු.'000)

පිරිවැය	
2024.04.01 දිනට ශේෂය	-
එකතු කිරීම්	50 000 (01)
2025.03.31 දිනට ශේෂය	50 000
සමුච්චිත ක්ෂය	
2024.04.01 දිනට ශේෂය	-
වර්ෂය සඳහා ක්ෂය	(01) 10 000
2025.03.31 දිනට ශේෂය	10 000
2025.03.31 දිනට ධාරණ වටිනාකම	40 000

සටහන් 04: 2025.05.25 දින සාමාන්‍ය කොටස් හිමියන් සඳහා රු.500 000 ක අවසාන ලාභාංශයක් අධ්‍යක්ෂකවරුන් විසින් යෝජනා කර ඇත.

(01)

(ලකුණු 20)

පෙරවැඩ 7 කොටස	රු.'000	
ශේෂය	10 000	
කොටස අගය වැඩි වීම	1 600	01
සංශෝධිත ශේෂය	11 600	
පෙරවැඩ 8 වෙළෙඳ ලැබිය යුතු දෑ	රු.'000	
ශේෂය	25 800	
සාහිතරණ ප්‍රමාණය	(2 300)	01
සංශෝධිත ශේෂය	23 500	
පෙරවැඩ 9 කල්බදු වගකීම	රු.'000	
2024.04.01 දිනට ශේෂය	-	
එකතු කිරීම්	30 000	
කල්බදු වාරිකය	(8 000)	01
කල්බදු පොලිය	3 126	01
2025.03.31 දිනට ශේෂය	25 126	
කල්බදු වගකීම - ජංගම වගකීම	(5 382)	
කල්බදු වගකීම - ජංගම නොවන වගකීම	19 744	
පෙරවැඩ 10 වෙනත් ගෙවිය යුතු දෑ	රු.'000	
වන්දි සඳහා ප්‍රතිපාදනය	600*	*මනාම
ගෙවිය යුතු අධ්‍යක්ෂ ආස්තු	7 500*	අයිතම
ගෙවිය යුතු විගණන ආස්තු	2 100*	දෙකකට
2025.03.31 දිනට ශේෂය	10 200	- ලකුණු 2

(3)

සීමිත ජනක පොදු සමාගම
2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය (රු. '000)

	ප්‍රකාශිත ප්‍රශ්නිකය-සාමාන්‍ය කොටස්	රඳවාගත් ඉපැයුම්	ප්‍රත්‍යාගණන සංචිත	එකතුව
2024.04.01 දිනට ශේෂය	-	-	-	-
කොටස් නිකුත් කිරීම	125 000 (01)			125 000
මුළු විස්තීරණ ආදායම		(01) 1 424	(01) 18 500	19 924
අතුරු ලාභාංශ		(1 200) (01)		(1 200)
2025.03.31 දිනට ශේෂය	125 000	224	18 500	146 124

(ලකුණු 04)

ප්‍රශ්න අංක 1

කොටස	(1)	(2)	(3)	එකතුව
	16	20	04	40
එකතුව				40

ප්‍රශ්න අංක 2

(අ)

සේවක නම සහ තනතුර	මූලික වැටුප	ජීවන වියදම් දීමනාව	විශේෂ දීමනාව	දළ වැටුප	අඩු කිරීම්		මුළු අඩු කිරීම්	ඉද්ධ වැටුප	සේවයේ සේවකයාගේ දායකත්වය	
					ණය අඩු කිරීම්	EPF 8%			EPF 12%	ETF 3%
සිල්වා (කළමනාකරු)	108 000*	17 000*	10 000*	135 000*	-	10 800*	10 800	124 200	16 200*	4 050*
ප්‍රනාන්දු (යන්ත්‍ර ක්‍රියාකරු)	87 500*	17 000*	13 500*	118 000*	12 500*	9 440*	21 940	96 060	14 160*	3 540*
කුමාර (යන්ත්‍ර ක්‍රියාකරු)	60 000*	17 000*	3 000*	80 000*	-	6 400*	6 400	73 600	9 600*	2 400*
නදීෂා (තත්ත්ව පාලක)	59 000*	17 000*	-	76 000*	5 000*	6 080*	11 080	64 920	9 120*	2 280*
එකතුව	314 500	68 000	26 500	409 000	17 500	32 720	50 220	358 780	49 080	12 270

(* සෑම අයිතම තුනකටම ලකුණු 01 බැගින් - මුළු ලකුණු 10)

(ලකුණු 10)

(ආ)

(1) සංශෝධන පොදු කාර්යය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව

විස්තරය	විභජන පදනම	එකතුව	යන්ත්‍ර	නිමැවුම්	රු. ගබඩාව
(i) දැනටමත් ගණනය කර ඇති මුළු පොදුකාර්ය පිරිවැය		13 000 000	9 000 000	4 000 000	
			(1 200 000)	(800 000)	2 000 000
(ii) කළමනාකරුවන් හඳුනාගත් වැරදි සහ අත්හැරීම නිවැරදි කිරීම:		13 000 000	7 800 000	3 200 000	2 000 000
වැරදි ලෙස වෙන්කර ඇති වනු වැටුප්		(3 000 000)	(2 000 000)	(1 000 000)	-
නිවැරදි වනු වැටුප්	සෘජු	3 000 000	1 000 000	2 000 000	01
යන්ත්‍ර රක්ෂණය සටහන් කිරීම අත්හැරීම නිවැරදි කිරීම	සෘජු	5 000 000	3 140 000	1 860 000	01
(iii) පොදු කාර්ය පිරිවැය විභජන පදනම්වල යෝජිත සංශෝධන සඳහා ගැළපීම:		9 940 000	9 940 000	606 000	2 000 000
යන්ත්‍ර ක්ෂය		(2 250 000)	(1 000 000)	(750 000)	(500 000) 01
විදුලි ගාස්තු		(600 000)	(300 000)	(200 000)	(100 000) 01
නව විභජන පදනම යටතේ යන්ත්‍ර ක්ෂය	යන්ත්‍ර ධාරන වටිනාකම	2 250 000	1 500 000	500 000	250 000 02
නව විභජන පදනම යටතේ විදුලි ගාස්තු	කිලෝවොට් පැය	600 000	500 000	50 000	50 000 02
(iv) නව පදනම මත ගබඩාවේ පොදු කාර්ය පිරිවැය නැවත විභජනය කිරීම	අමුද්‍රව්‍ය පරිභෝජන අනුපාතය	18 000 000	10 640 000	5 660 000	1 700 000
			1 360 000	340 000	(1 700 000) 01
මුළු පොදු කාර්ය පිරිවැය		18 000 000	12,000,000	6,000,000	01

(ලකුණු 15)



(2)

	යන්ත්‍ර	නිමැවුම්
සංශෝධිත පොදු කාර්යය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත	යන්ත්‍ර පැයකට <u>රු. 400</u> (02)	සාප්පු මුළු පැයකට <u>රු. 300</u> (02)
		(ලකුණු 04)

පෙරවැඩ	
මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය	01 12 000 000 , 01 6 000 000
පැය ගණන	30 000 01 20 000 01

(3)

	යන්ත්‍ර	නිමැවුම්
A වර්ගයේ මෙට්ටයක් සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (රු.)	<u>800</u> (02)	<u>600</u> (02)
		(ලකුණු 04)

පෙරවැඩ	
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත x සැකසීමේ කාලය (පැය)	01 400 x 2 01 01 300 x 2 01

(4) ඒකකයක් සඳහා නිෂ්පාදන පිරිවැය (රු.)

4 000 (04)

(ලකුණු 04)

පෙරවැඩ:	
ප්‍රාථමික පිරිවැය	1 800 01
සාප්පු අමු ද්‍රව්‍ය පිරිවැය	800 01
සාප්පු මුළු පිරිවැය	
සංශෝධිත නිෂ්පාදන පොදු කාර්යය පිරිවැය:	
යන්ත්‍ර	01 800
නිමැවුම්	01 600
ඒකකයක් සඳහා සංශෝධිත නිෂ්පාදන පිරිවැය	4 000

(5) A වර්ගයේ මෙට්‍රික් සඳහා ඒකක 3 000ක ක්‍රියාකාරී මට්ටමේ දී ලාභය (රු.)

4 050 000 (03)

(ලකුණු 03)

පෙරවැඩ:	රු.	
විකුණුම් වටිනාකම (නිෂ්පාදන පිරිවැය මත 40%)	16 800 000	01
මුළු නිෂ්පාදන පිරිවැය	(12 000 000)	01
නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය	4 800 000	
ලාභය	(750 000)	01
	<u>4 050 000</u>	

ප්‍රශ්න අංක 2

කොටස	(1)	(2)	(3)	(4)	(5)	එකතුව
(ආ)						10
(ඈ)	15	04	04	04	03	30
එකතුව						40

ප්‍රශ්න අංක 3
(අ)
(1)

රු.'000

ශේෂය / ගනුදෙනු අංකය	වත්කම්				වගකීම්			හිමිකම්	
	දේපළ, පිරිසක සහ උපකරණ	නොගය	වෙළෙඳ සහ වෙනත් ලැබිය යුතු දෑ	දුරුල් සහ මූල් සමාන දෑ	රැකුණ වැනුණ	වෙළෙඳ නෙටිය යුතු දෑ	VAT සංලභ	සාමාන්‍ය නොවිඳි ප්‍රාග්ධනය	රඳවාගත් ඉපැයුම්
2025.04.01 දිනට ශේෂය	600	220	60	130	100	70	40	600	200
1		50				59	-9		
2		-70	118				18		30
3		16	-29.5				-4.5		-9
4				-50		-60			10
5			-80	75					-5
6				-50	-40				-10
7	12			-13					-1
8				-3					-3
9		-2							-2
10								25	-25
11				-40			-40		
12			4	-4					
13				-8					-8
14	-14								-14
2025.06.30 දිනට ශේෂය	02* *598	*214	*72.5	*37	*60	*69	*4.5	*625	*163

02
02
02
02
02
02
02
01
01
01
01
01
01

(*ශේෂ හතරක් සඳහා ලකුණු 01 බැගින් - උපරිම ලකුණු 02) (ලකුණු 23)

(2) 2025.06.30 දිනෙන් අවසන් කාර්තුව සඳහා ශුද්ධ ලාභය/ (අලාභය) (12) 02

(ලකුණු 02)

පෙරවැඩ :	
2025.06.30 දිනට රඳවාගත් ඉපැයුම්	163
2025.04.01 දිනට රඳවාගත් ඉපැයුම්	(200) 01
රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනික කිරීම	25 01
2025.06.30 දිනෙන් අවසන් කාර්තුව සඳහා ශුද්ධ ලාභය/ (අලාභය)	(12)

(ආ)

(1)

සාමාජික මුදල් ගිණුම (රු.'000)

	හර		බැර
ශේෂය ඉ/ගෙ	30*	මුදල් ගිණුම	432*
ආදායම් සහ වියදම් ගිණුම	732 (01)	මුදල් ගිණුම	285*
		මුදල් ගිණුම	30*
		ශේෂය ප/ගෙ	15*
	<u>762</u>		<u>762</u>

(*සෑම අයිතම දෙකකට ලකුණු 01 බැගින් - උපරිම ලකුණු 02)

(ලකුණු 03)

(2)

රිද්ම ක්‍රීඩා සමාජය

2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය

රු.'000

ආදායම්		
වාර්ෂික සාමාජික මුදල්	(01)	732
යාවජීව සාමාජික මුදල්		80 (01)
ඇතුළත්වීමේ ගාස්තු		75 (01)
ක්‍රීඩා උපකරණ අරමුදල		300 (01)
ගොඩනැගිලි අරමුදල		450 (01)
		<u>1 637</u>
වියදම්		
මෙහෙයුම් වියදම්		(950) (02)
අතිරික්තය	(01)	<u>687</u>

(ලකුණු 08)

3)

2025.03.31 දිනට හිමිකම :

රු.'000

සමුච්චිත අරමුදල	(01)	1 587
යාවජීව සාමාජික අරමුදල	(01)	320
ක්‍රීඩා උපකරණ අරමුදල	(01)	500
ගොඩනැගිලි අරමුදල	(01)	<u>1 550</u>
මුළු හිමිකම		<u><u>3 957</u></u>

(ලකුණු 04)

ප්‍රශ්න අංක 3

කොටස	(1)	(2)	(3)	එකතුව
(අ)	23	02	-	25
(ආ)	03	08	04	15
එකතුව				40

ප්‍රශ්න අංක 4

(අ) (1)

(i) මුදල් ලැබීම් ජර්නලය

රු. 000

දිනය	විස්තරය	වටිනාකම	විකුණුම්	VAT	වෙළෙඳ ණයගැතියෝ	වෙනත්
2025.01.01	හිමිකම	200*				200*
	ණය	600*				600*
2025.01.07	විකුණුම්	118*	100*	18*		
2025.01.22	වෙළෙඳ ණයගැතියෝ-විනර	236*			236*	
	එකතුව	*1 154	*100	*18	*236	*800

(*ඕනෑම අයිතම හතරකට ලකුණු 1 බැගින් අයිතම 14ක් සඳහා උපරිම ලකුණු 03)

03

(ii) මුදල් ගෙවීම් ජර්නලය

රු. 000

දිනය	විස්තරය	වට්ටම්	වටිනාකම	වෙළෙඳ ණයහිමියෝ	වියදම්	ණය වාරිකය
2025.01.25	වෙළෙඳ ණයහිමියෝ - දසුන්	10*	462*	462*		
2025.01.28	මෙහෙයුම් වියදම්		140*		140*	
2025.01.31	ණය වාරිකය		13*			13*
	එකතුව	*10	*615	*462	*140	*13

(*ඕනෑම අයිතම හතරකට ලකුණු 1 බැගින් අයිතම 12ක් සඳහා උපරිම ලකුණු 03)

03

(iii) විකුණුම් ජර්නලය

රු. 000

දිනය	විස්තරය	වටිනාකම	විකුණුම	VAT
2025.01.12	බිනර	236*	200*	36*
2025.01.20	සඳුන්	590*	500*	90*
	එකතුව	826	700	126

(* ඕනෑම අයිතම තුනකට ලකුණු 1 බැගින් අයිතම 06ක් සඳහා උපරිම ලකුණු 03) 02

(iv) ගැනුම් ජර්නලය

රු. 000

දිනය	විස්තරය	වටිනාකම	ගැනුම්	VAT
05.01.2025	දසුන්	472*	400*	72*
15.01.2025	අරුන්	531*	450*	81*
	එකතුව	1 003	850	153

(*ඕනෑම අයිතම තුනකට ලකුණු 1 බැගින් අයිතම 6ක් සඳහා උපරිම ලකුණු 02) 02

(v) පොදු ජර්නලය

රු. 000

විස්තරය	හර	බැර
ලී බඩු ගිණුම	480	
ප්‍රාග්ධන ගිණුම (අයිතිකරු විසින් ව්‍යාපාරයට සපයන ලද ලී බඩු සටහන් කිරීම)		480
ක්ෂය වියදම්- ලී බඩු සමුච්චිත ක්ෂය- ලී බඩු (2025 ජනවාරි මාසය සඳහා ක්ෂය සටහන් කිරීම)	8	8
පොලී වියදම් ගිණුම ණය ගිණුම (ණය පොලී වියදම් පොලී වියදම් ගිණුමට පිටපත් කිරීම)	6	6

(එක් එක් ජර්නල් සටහන් සඳහා ලකුණු 01 බැගින් උපරිම ලකුණු 02) 02

(ලකුණු 12)

(2)

ඡර්නල් සටහන්	රු. 000	
	හර	බැර
මුදල් ගිණුම	1 154	
ප්‍රාග්ධන ගිණුම		200
ණය ගිණුම		600
විකුණුම් ගිණුම		100
VAT පාලන ගිණුම		18
වෙළෙඳ ණයගැති පාලන ගිණුම		236
(මුදල් ලැබීම් ඡර්නලයේ විශ්ලේෂණ තීරුවල ඒකතූන් අදාල ලෙජර ගිණුම්වලට පිටපත් කිරීම)		
වෙළෙඳ ණයගැති පාලන ගිණුම	462	
මෙහෙයුම් වියදම් ගිණුම	140	
ණය ගිණුම	13	
මුදල් ගිණුම		615
(මුදල් ගෙවීම් ඡර්නලයේ විශ්ලේෂණ තීරුවල ඒකතූන් අදාල ලෙජර ගිණුම්වලට පිටපත් කිරීම)		
වෙළෙඳ ණයහිමි පාලන ගිණුම	10	
ලද වට්ටම් ගිණුම		10
(වෙළෙඳ ණයහිමියන්ගෙන් ලද වට්ටම් පිටපත් කිරීම)		
වෙළෙඳ ණයගැති පාලන ගිණුම	826	
විකුණුම් ගිණුම		700
VAT පාලන ගිණුම		126
(විකුණුම් ඡර්නලයේ ඒකතූව අදාල ලෙජර ගිණුම්වලට පිටපත් කිරීම)		
ගැනුම් ගිණුම	850	
VAT පාලන ගිණුම	153	
වෙළෙඳ ණයහිමි පාලන ගිණුම		1 003
(ගැනුම් ඡර්නලයේ එකතූව අදාල ලෙජර ගිණුම්වලට පිටපත් කිරීම)		

02

02

01

01

01

(ලකුණු 07)

(3)

(i)	මුදල් ගිණුම		රු.' 000	
	හර		බැර	
ප්‍රාග්ධන ගිණුම	*200	වෙළෙඳ ණයහිමි පාලන ගිණුම	*462	
ණය ගිණුම	*600	මෙහෙයුම් වියදම් ගිණුම	*140	
විකුණුම් ගිණුම	*100	ණය ගිණුම	*13	
VAT පාලන ගිණුම	*18	ශේෂය ප/ගෙ	*539	
වෙළෙඳ ණයගැති පාලන ගිණුම	*236			
	1 154		1 154	

*එකතුවේ හැර ඕනෑම අයිතම හතරකට ලකුණු 01 බැගින් අයිතම 09 ක් සඳහා උපරිම ලකුණු 02 යි) (02)

(ii)	VAT පාලන ගිණුම		රු.' 000	
	හර		බැර	
වෙළෙඳ ණයහිමි පාලන ගිණුම	*153	විකුණුම් ගිණුම	*18	
		වෙළෙඳ ණයගැති පාලන ගිණුම	*126	
		ශේෂය ප/ගෙ	*9	
	153		153	

(*එකතුවේ හැර ඕනෑම අයිතම දෙකකට ලකුණු 01 බැගින් අයිතම 4 ක් සඳහා උපරිම ලකුණු 02 යි) (02)

(iii)	ණය ගිණුම		රු.' 000	
	හර		බැර	
මුදල් ගිණුම	*13	මුදල් ගිණුම	*600	
ශේෂය ප/ගෙ	*593	පොළී වියදම් ගිණුම	*6	
	606		606	

(*එකතුවේ හැර ඕනෑම අයිතම 2ක් සඳහා උපරිම ලකුණු 02 යි) (02)

(ලකුණු 06)

(අ)

(1)

රු.'000

වසර	0	1	2	3	4	5
මුදල් ගලා ඒම්						
පැරණි යන්ත්‍රයේ විකුණුම් මිල	1 200					
විකුණුම් ආදායම		5 000	5 500	6 050	6 655	7 320.5
සුන්බුන් අගය						2 000
කාරක ප්‍රාග්ධනය අයකර ගැනීම						2 200
මුළු මුදල් ගලා ඒම්	1 200	5 000	5 500	6 050	6 655	11 520.5
මුදල් ගලා යෑම්						
නව යන්ත්‍රයේ මිල	11 000					
සවිකිරීමේ සහ ප්‍රවාහන පිරිවැය	1 000					
පැරණි යන්ත්‍රයේ විකුණුම් මත බදු	250					
අතිරේක කාරක ප්‍රාග්ධනය	2 200					
මෙහෙයුම් පිරිවැය		900	900	950	1050	1120.5
බදු වියදම		420	520	620	721	840
මුළු මුදල් ගලායෑම්	14 450	1 320	1 420	1 570	1 771	1 960.5
ශුද්ධ මුදල් ප්‍රවාහය	(13 250)	3 680	4 080	4 480	4 884	9 560

02
01
01

01
01
01

01
02

(ලකුණු 10)

(2)

ශුද්ධ වර්තමාන අගය (රු.'000)

5 045 02

(ලකුණු 02 ඩ)

පෙර වැඩ						
වසර	1	2	3	4	5	
වට්ටම් සාධකය 12%	0.89	0.8	0.71	0.64	0.57	
වර්තමාන අගය (රු.)	3 275	3 264	3 181	3 126	5 449	18 295
යන්ත්‍රයේ පිරිවැය						(13 250)
ආරම්භක ශුද්ධ මුදල් ප්‍රවාහය						5 045

(3)

01 ශුද්ධ වර්තමාන අගය ධන අගයක් ගන්නා බැවින් නව යන්ත්‍රය මිල දී ගැනීම නිර්දේශ කෙරේ.

(ලකුණු 01)

(4) ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය 37.2%

02

(ලකුණු 02)

පෙරවැඩ	
සාමාන්‍ය ලාභය (රු.'000)	2 607
සාමාන්‍ය ආයෝජනය (රු.'000)	7 000

විකල්ප පිළිතුර

ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය 35.7%

02

පෙරවැඩ	
සාමාන්‍ය ලාභය (රු.000)	2 497
සාමාන්‍ය ආයෝජනය (රු.000)	7 000

ප්‍රශ්න අංක. 4

කොටස	(1)	(2)	(3)	(4)	එකතුව
(අ)	12	07	06	-	25
(ආ)	10	02	01	02	15
එකතුව					40

ප්‍රශ්න අංක 05

(අ)

(1) බාලන්, සිලන්, දීපාල් සහ එම්ල් හවුල් ව්‍යාපාරයේ 2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය

රු.'000

විකුණුම් අයභාරය		30 000	
විකුණුම් පිරිවැය		(7 700)	02
දළ ලාභය		22 300	01
පරිපාලන වියදම්		(5 430)	03
බෙදා හැරීමේ සහ වෙනත් වියදම්		(3 000)	W1
මූල්‍ය වියදම්		(100)	01
ශුද්ධ ලාභය		13 770	
ප්‍රාග්ධන පොලී:			
බාලන්	440		
සිලන්	440	02	
දීපාල්	460		
එම්ල්	460	1 800	
වෙනත්:			
බාලන්	1 200		
සිලන්	1 200	01	
දීපාල්	1 200		
එම්ල්	1 200	4 800	
ලාභ කොටස්:			
බාලන්	2 390		
සිලන්	2 390		
දීපාල්	1 195	02	
එම්ල්	1 195	7 170	

(ලකුණු 12)

පෙරවැඩ 1 පරිපාලන වියදම්	රු.'000
ශේෂය	8 000
හවුල්කරුවන්ගේ වෙනත්	(2 900)*
පිරිසිදු කිරීමේ පිරිවැය - දීපාල්	50*
පුහුණු වියදම් - සිලන්	300*
රක්ෂණ වාරිකය - එම්ල්	(20)*
සංශෝධිත ශේෂය	<u>5 430</u>

(*මින්දා අයිතම 1ක් සඳහා ලකුණු 01 බැගින් උපරිම ලකුණු 03 යි)

(2)

ප්‍රාග්ධන ගිණුම් (රු.'000)

	බාලන්	පිලන්	දිපාල්	එම්ල්		බාලන්	පිලන්	දිපාල්	එම්ල්
කීර්තිනාමය	800	800	400	400	01 ශේෂය ඉ/ගෙ	4 000	4 000		
ශේෂය ප/ගෙ	4 400	4 400	4 600	4 600	මුදල් ඉඩම් ගැනුම් කීර්තිනාමය			2 000 3 000	1 000 4 000
						1 200	1 200	01	01
	5 200	5 200	5 000	5 000		5 200	5 200	5 000	5 000

(ලකුණු 05)

ජංගම ගිණුම් (රු.'000)

	බාලන්	පිලන්	දිපාල්	එම්ල්		බාලන්	පිලන්	දිපාල්	එම්ල්
මුදල් (වේතන)	1 200	800	500	400	01 ශේෂය ඉ/ගෙ	600	400		
භාණ්ඩ ගැනිලි			200	100	01 පුහුණු වියදම්		300	01	
රක්ෂණ වාරික අයකරගැනීම්				20	01 ණය පොලී පිරිසිදු කිරීමේ වියදම්	100	01		
ශේෂය පා/ගෙ	3 530	3 930	2 205	2 335				50	01
					ප්‍රාග්ධන පොලී වේතන ලාභ කොටස්	440 1 200 2 390	440 1 200 2 390	460 1 200 1 195	460 1 200 1 195
	4 730	4 730	2 905	2 855		4 730	4 730	2 905	2 855

(ලකුණු 08)

(ආ)

(1) බදු පසු ලාභය (රු.'000)

3 600 (01)

(ලකුණු 01)

(2)

(i) කොටසක ලාභාංශ (රු.)

0.40 (01)

පෙරවැඩ1	ලාභාංශ (රු.'000)	<u>800</u> (01)
	සාමාන්‍ය කොටස් සංඛ්‍යාව ('000)	2 000

(ii) ජංගම අනුපාතය

1.60 (03)

පෙරවැඩ2	ජංගම වත්කම් (රු.'000)	<u>5 760</u> (01)
	ජංගම වගකීම් (රු.'000)	<u>3 600</u> (02)

(iii) ණයගැති පිරිවැටුම් අනුපාතය (වාර)

8.99 (03)

පෙරවැඩ3	විකුණුම් (රු.'000)	<u>23 200</u> (02)
	අවසාන ණයගැතියෝ(රු.'000)	<u>2 580</u> (01)

(iv) තොග රඳවාගැනීමේ කාලය (දින)

72 (02)

පෙරවැඩ4	අවසාන තොගය x 360	<u>3 016</u> (01)	x 360
	විකුණුම් පිරිවැය	<u>15 080</u> (01)	

(v) දළ ලාභ අනුපාතය

35% (02)

පෙරවැඩ5	දළ ලාභය (රු.'000)	(01) <u>8 120</u>
	විකුණුම් (රු.'000)	(01) <u>23 200</u>

(ලකුණු 11)

2025.03.31 දිනට ජංගම වගකීම්: රු.'000

මුළු වගකීම් 18 000

දිගු කාලීන වගකීම් (14 400)

ජංගම වගකීම් 3 600

2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

විකුණුම්: රු.'000

විකුණුම් පිරිවැය 15 080

මෙහෙයුම් වියදම්(ක්ෂය ද ඇතුළත්ව) 2 720

බදු වියදම් 1 080

පොලී වියදම් 720

මුළු වියදම් 19 600

බදු පසු ලාභය 3 600

විකුණුම් 23 200

(3)

සමාගම

හේතුව

- (i) සීමිත ගිණන් පොදු සමාගම ඉහළ දළ ලාභ අනුපාතයක් පැවතීම
- (ii) සීමිත කසුන් පොදු සමාගම ඉහළ ජංගම අනුපාතයක් පැවතීම
- (iii) සීමිත ගිණන් පොදු සමාගම ඉහළ ණයගැති පිරිවැටුම අනුපාතයක් පැවතීම
- (iv) සීමිත ගිණන් පොදු සමාගම පහල තොග රඳවා ගැනීමේ කාලයක් පැවතීම
- (v) සීමිත කසුන් පොදු සමාගම අඩු කොටසක ලාභාංශයක් පැවතීම

(පිළිතුරු 5ම නිවැරදි නම් - ලකුණු 03, පිළිතුරු 4 හෝ 3ක් නිවැරදි නම් - ලකුණු 02, පිළිතුරු 2 හෝ 1ක් නිවැරදි නම් - ලකුණු 01)

03

(ලකුණු 03)

ප්‍රශ්න අංක. 5

කොටස	(1)	(2)	(3)	එකතුව
(අ)	12	13		25
(ආ)	01	11	03	15
එකතුව				40

ප්‍රශ්න අංක. 6

(අ)

සීමිත ඩිලාන් පොදු සමාගම
2025.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ
ප්‍රකාශනය

	රු.'000		
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ			
ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලැබීම	69 250	02	පෙරවැඩ 1
සැපයුම්කරුවන්ට සහ සේවකයින්ට මුදල් ගෙවීම්	(37 600)	03	පෙරවැඩ 2
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ආදායම් බදු ගෙවීම්	(3 900)	01	පෙරවැඩ 3
පොලී ගෙවීම්	(6 000)	01	
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහ	(01) 21 750		
ආයෝජන ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ			
දේපළ, පිරිසක සහ උපකරණ මිල දී ගැනීම	(20 000)	01	
ලද ලාභාංශ	1 000	01	
සාමාන්‍ය කොටස්වල ආයෝජනය	(12 000)	01	
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහ	(01) (31 000)		
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ			
කොටස් නිකුත් කිරීම්	5 000	02	
අතුරු ලාභාංශ	(2 500)	01	
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහ	(01) 2 500		
කාලච්ඡේදය සඳහා ශුද්ධ මුදල් ප්‍රවාහය	(01) (6 750)		
2024.03.31 දිනට මුදල් සහ මුදල් සමාන දෑ	,1 100	01	
2025.03.31 දිනට මුදල් සහ මුදල් සමාන දෑ	(5 650)	01	

(ලකුණු 20)

රු.'000

පෙරවැඩ 1 ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලැබීම්	
2024.04.01 දිනට ණයගැතියෝ	10 750
ණයට විකුණුම්	32 000
2025.03.31 දිනට ණයගැතියෝ	(9 500)
දුන් වට්ටම්	(500)
ණයගැතියන්ගෙන් මුදල් ලැබීම්	32 750
අත්පිට විකුණුම්	36 500
ගනුදෙනුකරුවන්ගෙන් ලද මුළු මුදල	69 250

01
01

පෙරවැඩ 2	
සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම්	33 000
මෙහෙයුම් වියදම්	4 600
	37 600
සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම්:	
2024.04.01 දිනට ණයහිමියෝ	6 250
ගැනුම්	31 500
2025.03.31 දිනට ශේෂය	(4 750)
	33 000
සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම්	
ණයට ගැනුම්:	
2024.04.01 දිනට නොගය:	6 500
ණයට ගැනුම්	31 500
	38 000
2025.03.31 දිනට නොගය	(8 000)
	30 000
මෙහෙයුම් වියදම් ගෙවීම්:	
2024.04.01 දිනට ශේෂය	600
මෙහෙයුම් වියදම්	5 000
	5 600
2025.03.31 දිනට ශේෂය	(1 000)
	4 600

02
01



පෙරවැඩ 3 ආදායම් බදු ගෙවීම්		
2024.04.01 දිනට ගේෂය	1 250	01
ආදායම් බදු ගෙවීම්	3 500	
2025.03.31 දිනට ගේෂය	(850)	
ආදායම් බදු ගෙවීම්	<u>3 900</u>	

(ආ)

(1) මුළු ස්ථාවර පිරිවැය රු. 80 000

04

පෙරවැඩ	රු.
ගබඳ විකාශන යන්ත්‍රය කුලියට ගැනීමේ පිරිවැය	18 000*
විශේෂිත ආරාධිත අමුත්තන්ට මල්මාලා	8 000*
සැරසිලි	20 000*
ශාලා ගාස්තුව	12 000*
නර්තන කණ්ඩායමේ පිරිවැය	11 500*
උත්සවය සඳහා වතුර බෝතල්	2 500*
සමරු නිලීණ පිරිවැය	<u>8 000*</u>
මුළු ස්ථාවර පිරිවැය	<u>80 000</u>

(*ඕනෑම අයිතම දෙකකට ලකුණු 01 බැගින් උපරිම ලකුණු 04)

(2) සාමාජිකයකු සඳහා විවලාස පිරිවැය රු. 4 000

04

පෙරවැඩ	රු.
සාමාජිකයකු සඳහා ආහාර පැකට් එකක පිරිවැය	1 100 01
සාමාජිකයකු සඳහා බීම බෝතලයක පිරිවැය	400 01
සාමාජිකයකු සඳහා ටී-ෂර්ට් එකක පිරිවැය	1 500 01
සාමාජිකයකු සඳහා සමරු නිලීණයක පිරිවැය	<u>1 000</u> 01
සාමාජිකයකු සඳහා විවලාස පිරිවැය	<u>4 000</u>

(3) සාමාජිකයකු සඳහා දායකය රු. 2 000

02

පෙරවැඩ	රු.
සාමාජිකයකු සඳහා ගාස්තුව	6 000 01
සාමාජිකයකු සඳහා විවලාස පිරිවැය	01 (4 000)
සාමාජිකයකු සඳහා දායකය	<u>2 000</u>

(4) උත්සවයේ මුළු පිරිවැය ආවරණය කර ගැනීම සඳහා සහභාගී වියයුතු සාමාජිකයන් සංඛ්‍යාව 40 (02)

පෙරවැඩ	ස්ථාවර පිරිවැය	01	80 000
	සාමාජිකයකු සඳහා ආයතනය	01	2 000

(5) උත්සවය සඳහා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගී වන්නේ නම් අපේක්ෂිත අතිරික්තය රු. 40 000 (02)

පෙරවැඩ	මුළු ආයතනය	01	120 000
	ස්ථාවර පිරිවැය	01	(80 000)
	අතිරික්තය		40 000

(6) විශේෂිත ආරාධිත අමුත්තන්ට පිරිනමන සමරු තිළිණ සඳහා අනුග්‍රාහකත්වයක් ලැබෙන්නේ නම් උත්සවයේ මුළු පිරිවැය ආවරණය කර ගැනීමට සහභාගී වියයුතු සාමාජිකයන් ගණන 36 (02)

පෙරවැඩ	සමරු තිළිණ නොමැතිව ස්ථාවර පිරිවැය	01	72 000
	සාමාජිකයකු සඳහා ආයතනය	01	2 000

(7) රු. 20 000 ක පරිත්‍යාගයක් ලැබේ නම් සහ උත්සවය සඳහා සාමාජිකයන් 50 දෙනෙකු සහභාගී වන්නේ නම් මුළු පිරිවැය ආවරණය කර ගැනීම සඳහා සාමාජිකයකුගෙන් අය කළයුතු ශාස්තුව රු. 5 200 (04)

පෙරවැඩ	ස්ථාවර පිරිවැය	01	80 000
	අනුග්‍රාහකත්ව ලැබීම්		(20 000)
			60 000
	මුළු විචල්‍ය පිරිවැය	01	200 000
	මුළු පිරිවැය		260 000
	සාමාජිකයන් සංඛ්‍යාව		50

(ලකුණු 20)

ප්‍රශ්න අංක. 6

කොටස	(1)	(2)	(3)	(4)	(5)	(6)	(7)	එකතුව
(අ)	-	-	-	-	-	-	-	20
(ආ)	04	04	02	02	02	02	04	20
එකතුව								40